



වාර්ෂික වාර්තාව
வருடாந்த அறிக்கை
Annual Report

2014



ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය
இலங்கை கைப்பணிப்பொருட்கள் சபை
SRI LANKA HANDICRAFTS BOARD



All of Sri Lanka

පටුන	පිටු අංක
ආයතනික තොරතුරු	02
ලක්සල ප්‍රදර්ශනාගාර ජාලය	03
දැක්ම සහ මෙහෙවර ප්‍රකාශය	04
සභාපති සහ ප්‍රධාන විධායකගේ සමාලෝචනය	05 10
අධ්‍යක්ෂ මණ්ඩලය	11
ජ්‍යෙෂ්ඨ කළමනාකරන කණ්ඩායම	12
මූල්‍ය වාර්තා	
මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය	14
විස්තීර්ණ ආදායම් ප්‍රකාශය	15
මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශය	16
ආයෝජන වෙනස් වීම පිළිබඳ ප්‍රකාශය	17
විස්තීර්ණ ආදායම පිළිබඳ ප්‍රකාශය	18
මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය - වත්කම්	19
මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්	20 28
විස්තීර්ණ ආදායම් ප්‍රකාශය - ව්‍යාපෘති අංශය	29
මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය - වත්කම් - ව්‍යාපෘති අංශය	30
මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්	31 32
නිෂ්පාදන ගිණුම්- ව්‍යාපෘති අංශය	33
කර්මාන්ත ශාලා පොදු කාර්යය විදේශීය -ව්‍යාපෘති	34
මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය - අපේ ගම	35
විස්තීර්ණ ආදායම් ප්‍රකාශය -අපේ ගම	36
මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්-අපේ ගම	37 - 38
ගිණුම් ප්‍රතිපත්ති	39 - 52
මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය - ශිල්පීය පුහුණු	53
විගණකාධිපති වාර්තාව	54 - 69

ආයතනික තොරතුරු

ආයතනයේ නම

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය - ලක්සල

ව්‍යවස්ථාපිත ස්වභාවය

අංක 1982 අංක 35 දරණ ජාතික ශිල්ප සභාව සහ අනුබද්ධ ආයතන පනත යටතේ

ප්‍රධාන කාර්යාලය

නො-215, බෞද්ධාලෝක මාවත, කොළඹ - 07

දුරකථන-011 – 2055717/ 011 – 2055501

ෆැක්ස් -011 – 2594872/ 011 - 2680928

අලෙවි - විමසීම්

ඊ-මේල්-info@laksala.gov.lk

වෙබ් අඩවිය www.laksala.lk

අලෙවි තොරතුරු

දුරකථන-011 – 2680925

ඊ-මේල්-info@laksala.gov.lk

විගණනය

විගණකාධිපති දෙපාර්තමේන්තුව

බැංකු

ලංකා බැංකුව

මහජන බැංකුව

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය

ලක්සල ප්‍රදර්ශනාගාර ජාලය

		දුරකථන අංක
කොටුව	නො. 60, යෝක් වීදිය, කොළඹ 01	0112323514
තුම්මුල්ල	නො.215 බෞද්ධාලෝක මාවත, තුම්මුල්ල, කොළඹ 07	0112580579/5846168
මහනුවර	නො.05, සංසරාජ මාවත, මහනුවර	0812222087
කටුබැද්ද	නො.282, ගාලු පාර, කටුබැද්ද, මොරටුව	0112605600
ජාතික කෞතුකාගාරය	ලක්සල කෞතුකාගාර පරිශ්‍රය, කොළඹ 07	0112698263
බත්තරමුල්ල	ජනකලා කේන්ද්‍රය, පැලවත්ත, බත්තරමුල්ල	0112786026
රේස්කෝස්	රේස්කෝස් ගොඩනැගිල්ල, රිඬ මාවත, කොළඹ 07	0112677772
වැලිපැන්න 1	දක්ෂිණ අධිවේගී මාර්ගය, විරාම මන්දිරය, "A" ශාඛාව A4, A5 වැලිපැන්න	0342241607/8
වැලිපැන්න 2	දක්ෂිණ අධිවේගී මාර්ගය, විරාම මන්දිරය, "B" ශාඛාව A5, A6 වැලිපැන්න	0342241620/21
ගාල්ල	නො.74/1, ගාලු පාර, ගාල්ල	0912222783
පින්නවල	අලි අනාථාගාරය, පින්නවල	0352256015
පේරාදෙණිය	නො.14, උද්භිද උද්‍යානය, පේරාදෙණිය	0812389253/63
කටුනායක	54/ඩී, පීටව්මේ පර්යන්තය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල, කටුනායක	0112260167
වාගොල්ල	පින්නවල උද්භිද උද්‍යානය, රඹුක්කන, පින්නවල	0352264755

අපගේ දැක්ම

ශ්‍රී ලංකාව තුළ ත්‍යාග හා සමරු භාණ්ඩ වෙළඳපොළේ නියමුවා වීම

අපගේ මෙහෙවර ප්‍රකාශය

ග්‍රාමීය නිෂ්පාදකයන්හට වෙළඳපොළ වෙත ප්‍රවිෂ්ඨ වීම සඳහා අවස්ථාවන් නිර්මාණය කර දෙන්නා වූ සමාජ වගකීමෙන් යුක්ත වාණිජමය වශයෙන් ක්‍රියාත්මක කළ හැකි අලෙවිකරණ සංවිධානයක් වීම සහ එමගින් ත්‍යාග සහ සැමරුම් භාණ්ඩ කාණ්ඩයේ වර්ධන විභවය වැඩි දියුණු කිරීම සහ සංචාරක ව්‍යාපාරය සඳහා අගය එක් කිරීම.

අපගේ මූලික හරයන්

- පාරිභෝගිකයා අතීශය සතුටට පත්කිරීම.
- අගය නිර්මාණය කිරීම සහ ග්‍රාමීය ප්‍රජාව අතර වටිනාකම් හුවමාරු කිරීම.
- හොඳම පාරිභෝගික තේරීම සඳහා බහු විධ මුහුණු වරකින් යුතු අවස්ථාවන් සැලසීම.
- තත්ත්වය විශ්වාසනීයත්වය සහ මිල සඳහා වටිනාකම් ලබා දීම.

සභාපති සහ ප්‍රධාන විධායකගේ සමාලෝචනය

පසුබිම

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය - ලක්සල 2014 වර්ෂයේ කාර්ය සාධන සමාලෝචනය සතුවින් ඉදිරිපත් කරමි. දේශීය හස්තකර්මාන්ත කරුවන්ට දෙස් විදෙස් වෙළඳපල අවස්ථා ඇති කරලීමේ අරමුණ පෙරදැරිව ලක්සල ආයතනය 1964 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර 1982 අංක 35 දරණ ජාතික ශිල්ප සභාව අනුබද්ධ ආයතන පනත යටතේ ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය වශයෙන් ස්ථාපිත කොට ඇත. ලක්සල මෙම ක්ෂේත්‍රයේ රජය සතු පැරණිම සහ විශාලතම අලෙවි ජාලය බවට මේ වන විට පත්ව ඇත.

නව ප්‍රවණතාවය

2009 වර්ෂයේ දී අතිගරු ජනාධිපතිතුමා විසින් ගන්නා ලද තීරණයකට අනුව ලක්සල ආයතනයේ කාර්යයන් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා උපාය මාර්ගික ව්‍යවසාය සංවර්ධන නියෝජිත ආයතනයේ අධීක්ෂණය යටතට පත්කළ අතර (SEMA) 2011 වර්ෂයේ සිට ආයතනයේ කටයුතු ප්‍රතිව්‍යුහගත කෙරෙමින් පවතී. පසුගිය දෙවසර තුළ ගන්නා ලද තීරණයන්හි ප්‍රතිඵලයක් ලෙස ලක්සල ඉදිරි වර්ෂ 05 සඳහා ද තම උපාය මාර්ගික සැලසුම් හරහා පිරිවැටුම මෙන්ම ලාභය ද වැඩි කරගනු ඇත. රට තුළ පවතින සාමකාමී වාතාවරණය තුළ සංචාරකයන්ට ශ්‍රී ලංකාව සංචාරය කිරීමට සුදුසු දිවයිනක් ලෙසට පිළිගැනීමත් සමග ලක්සල ව්‍යාපාරික කටයුතු ද දියුණු මට්ටමකට පත්ව ඇත. සංචාරක අමාත්‍යාංශය විසින් කරනු ලබන මහා පරිමාණ ජාත්‍යන්තර ප්‍රචාරණ සහ අලෙවි වැඩපිළිවෙලවල් යටතේ 2016 වර්ෂයේ දී අපේක්ෂිත සංචාරක පැමිණීම මිලියන 2.5 දක්වා වැඩි වන අතර ඒ හා සමගාමීව මෙම සංචාරකයින් සඳහා අවශ්‍ය දේශීය තෑගි හා සමරු භාණ්ඩ වෙළඳපල පුළුල් වන අතර ඒ අනුව ලක්සලට විශාල වෙළඳපල අවස්ථාවක් නිර්මාණය වනු ඇත.

උපාය මාර්ගික ප්‍රවේශය

2011 වසර තුළ ආරම්භ කරන ලද ප්‍රතිව්‍යුහගතකරණය තුළින් තම පිරිවැටුම හා ලාභදායීත්වය මෙන්ම තිරසාර පැවැත්මක් සඳහා අත්‍යාවශ්‍ය, පාරිභෝගිකයන් ආකර්ෂණය කරගත් අතර අවශ්‍යතාවයන්ට සහ ඉල්ලුමට සරිලන පරිදි අවශ්‍ය කටයුතු කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ගයන් තවදුරටත් ශක්තිමත් කරන ලදී. එනම්,

- තම අලෙවිකරණ භාණ්ඩ කාණ්ඩයන් පුළුල් කරමින් නව වෙළඳපලක් ලබාගැනීම (Category Expansion).
- සන්නම්කරණය (Branding) තුළින් ආයතනයේ නාමය වෙළඳපල තුළ ස්ථාපනය කිරීම.
- සංග්‍රහශීලී පාරිභෝගික සේවයකට අවශ්‍ය ආකාරයට සේවක මණ්ඩලය තුළ යහපත් ආකල්ප ගොඩනැංවීම.

ලක්සල වෙළඳනාමය යටතේ හඳුන්වා දුන් ලක්සල අලෙවි කරන සියලුම භාණ්ඩ පෙළ තවදුරටත් පුළුල් කරන අතර ඒවා ගුණාත්මක තත්වයෙන් ඉහළ තෑගි හා සමරු භාණ්ඩ ලෙසින් දෙස් විදෙස් සංචාරකයන්ට හා පාරිභෝගිකයන්ට පහසුවෙන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු තවදුරටත් පුළුල් කරනු ඇත. ඒ අනුව ප්‍රතිසංවිධානය කරනු ලැබූ ලක්සල ආයතනය යටතේ ඉතා උසස් තත්වයේ නවීන විලාසිතා වලින් අනූන භාණ්ඩ රාශියක් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කරන අතර ආකර්ෂණීය ප්‍රදර්ශනාගාර තුළ පිහත් භාණ්ඩ, සම් භාණ්ඩ, අත් යන්ත්‍ර ජේෂ් කර්මාන්ත, බිනික්, පත් ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම අගය එකතු කරන ලද තේ හා කුළු බඩු ද ලක්සල වෙළඳ නාමය යටතේ අලෙවි කරන අතර ශ්‍රී ලංකාවේ තෑගි හා සමරු භාණ්ඩ අලෙවිකරණයේ එකම රාජ්‍ය හා ප්‍රධාන වාණිජ ආයතනයක් බවට දෙස් විදෙස් පාරිභෝගිකයන්ගේ හදවත් තුළ රඳවා තබා ගැනීමට අවශ්‍ය

අලෙවිකරණ කටයුතු පුළුල් කොට පාරිභෝගිකයින් ආයතනය කරා තව තවත් ආකර්ෂණය කර ගැනීම හා රඳවා තබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලදී.

සන්නාමකරණය තුළින් ආයතනයේ නාමය වෙළඳපල තුළ ස්ථාපනය කිරීම

ලක්සල තම අලෙවි ප්‍රදර්ශනාගාර වර්තමාන වෙළඳපොළට සරිලන ආකාරයෙන් ඉතා උසස් මට්ටමකට පත් කරන ලදී. ඒ අනුව ලක්සල ප්‍රදර්ශනාගාර නවීකරණය කර පාරිභෝගික ආකර්ශනය ඇතිවන පරිදි ඉතා ඉහළ මට්ටමකට පත් කිරීම මෙන්ම ලක්සල වෙළඳ නාමය යටතේ නිෂ්පාදන හඳුන්වා දෙමින් භාණ්ඩ ප්‍රදර්ශනය ඉහළ මට්ටමක පවත්වාගැනීම හා නාමකරණය තුළින් අපේක්ෂිත අලෙවි ඉලක්ක සපුරා ගැනීමට ද කටයුතු කරන ලදී.

සංග්‍රහශීලී පාරිභෝගික සේවාවකට අවශ්‍ය වන පරිදි සේවක මණ්ඩලය තුළ යහපත් ආකල්ප ගොඩනැංවීම

නව වෙළඳපොළට සරිලන ආකාරයට කටයුතු කළ හැකි සේවක මඩුල්ලක අවශ්‍යතාවය ලක්සලට අත්‍යවශ්‍ය වූ බැවින් 40% : 60% සංයුතියෙන් යුතු ස්ථිර සහ කොන්ත්‍රාත් පදනමෙන් යුතු සුදුසු කාර්යභාර කාර්ය මණ්ඩලයක් පවත්වා ගැනීමට කටයුතු කිරීම සහ අවශ්‍ය නිසි පුහුණුව මෙන්ම පෙළඹවීම ඇති කිරීම තුළ ඔවුන්ගේ කාර්යක්ෂමතාවය ඉහළ නංවා සුභදශීලී පාරිභෝගික සේවයක් සැපයීමට උනන්දු කරන ලදී. විශිෂ්ඨ පාරිභෝගික සේවයට අවශ්‍ය සියලුම නව බඳවාගැනීම් කොන්ත්‍රාත් පදනම මත සිදුකරන ලදී. ඒ අනුව වැටුප් හා දීමනා ඔවුන්ගේ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාව මත සිදුකිරීම තුළින් තවදුරටත් ආයතනයේ මූලික අරමුණු ඉටුකර ගැනීමට එම තත්වය බොහෝ දුරට උපකාරී වී ඇත.

නිෂ්පාදන අයිතමයන් පුළුල් කිරීම

ප්‍රතිච්ඡාදනකරණය යටතේ ආයතනයේ කාර්යයන් පමණක් නොව තම වෙළඳ භාණ්ඩ කාණ්ඩයන් ද පුළුල් කිරීම සඳහා අදාළ කර්තව්‍යයන් ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ජාතික ශිල්ප සභාව සහ මොරටුව විශ්ව විද්‍යාලයේ මෝස්තර අංශය සමඟ එක්ව දේශීය නිෂ්පාදනවල අනන්‍යතාවය රැකගනිමින් වර්තමාන වෙළඳපොළ අවශ්‍යතා සඳහා නව නිර්මාණ ඉතා උසස් තත්වයෙන් යුතුව නිර්මාණය කොට වෙළඳපොළට හඳුන්වා දීම තුළින් මෙම තැඟි සහ සමරු භාණ්ඩ කාණ්ඩයන්ට මැණික් සහ ස්වර්ණාභරණ, තේ, කුළු බඩු, සම් භාණ්ඩ, පිගන් භාණ්ඩ මෙන්ම දේශීය වෙස් මුහුණු සහ අනෙකුත් සමරු නිර්මාණ හඳුන්වා දෙන අතර ලක්සල විසින්ම තම භාණ්ඩ ප්‍රවර්ධනය හා නව මෝස්තර හඳුන්වා දී ඒ සඳහා වෙනම ම ඒකකයක් පිහිටුවන ලදී. තවද, ලක්සල විසින් අලෙවි කරනු ලබන දේශීය මැණික් සහ ස්වර්ණාභරණ සඳහා අත්‍යාවශ්‍ය වගකීම් සහතිකයක් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය සමඟ එක්ව නිකුත් කිරීම තුළින් දෙස් විදෙස් පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීම තවදුරටත් ශක්තිමත්ව තහවුරු වී ඇත.

සැපයුම් ජාලය

මෙම ආයතනයේ සැපයුම් ජාලය මගින් අලෙවි කිරීමට අවශ්‍ය තෑගි හා සමරු භාණ්ඩ මිලදී ගැනීම මෙන්ම ඒවා නිෂ්පාදනය සැලසුම් කිරීම්, තත්ව පාලනය හා නවීන මෝස්තර ලබා දීම ද ඇතුළත් වේ. 2013 වර්ෂයේ ලියාපදිංචිව සිටි 6,000 ක් පමණ වූ දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් මෙම වසර තුළ තවදුරටත් වර්ධනය වී ඇත. නව වෙළඳපළ අවස්ථා වැඩි දියුණු කිරීම තුළින් නව නිෂ්පාදකයින් මෙම ක්ෂේත්‍ර තුළට පිවිසීමට පෙළඹ වූ අතර ඔවුන්ගේ කර්මාන්තයේ තිරසාර බවක් ද ඇති කරලිය.

නව ලක්සල වෙළඳ ප්‍රදර්ශනාගාර ආරම්භ කිරීම හා විවෘත කිරීම.

2014 වර්ෂය තුළ කොළඹ කෞතුකාගාර භූමිය, ජේරාදෙණිය උද්භිද උද්‍යානය, පින්තවල හා ගාල්ල යන ස්ථානවල ඉතා නවීන ආකර්ශණීය සියළු පාරිභෝගික පහසුකම් සහිත නව ප්‍රදර්ශනාගාර පිහිටුවීම හා පවත්වාගෙන යාම තුළින් ලක්සල තම වෙළඳ ජාලය පුළුල් කල අතර තම අලෙවි ඉලක්ක සපුරා ගැනීමට ද කටයුතු කරන ලදී. එමෙන්ම තුම්මුල්ල ලක්සල ප්‍රදර්ශනාගාරයෙහි ද පාරිභෝගිකයන්ට අවශ්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කරන ලදී.

සේවක පුහුණුවීම් හා නව පත්වීම්

පාරිභෝගික අවශ්‍යතා සපුරාලිය හැකි අයුරින් කාර්ය මණ්ඩලයේ යහපත් ආකල්ප ගොඩනැංවෙන පරිදි පුහුණුවීම් කටයුතු සිදු කරන ලදී. ඒ අනුව ඔවුන් වෙත නවීන අලෙවිකරණ උපාය මාර්ග පිළිබඳ දැනුම ලබාදීම තුළින් ජාත්‍යන්තර තලයේ උසස් පාරිභෝගික සේවාවක් සැපයීම අරමුණ වේ.

**අන්තර්ජාලය හරහා සිදු කරන අලෙවි පහසුකම් ලබාගැනීම
(Online sales facilities)**

ලක්සල තම භාණ්ඩ පෙළ, ලෝකයේ ඕනෑම ස්ථානයක වෙසෙන තම පාරිභෝගිකයින්ට විද්‍යුත් තාක්ෂණය මගින් මිලදී ගැනීමේ පහසුව ඇති කිරීම සඳහා අන්තර්ජාල පහසුකම් වඩාත් පුළුල් ආකාරයෙන් 2014 වර්ෂය තුළද ක්‍රියාත්මක කරන ලදී.

ශක්තිමත් මූල්‍යමය ක්‍රියාකාරකම්

2014 වර්ෂය තුළ අප විසින් ගන්නා ලද සියලුම ක්‍රියාමාර්ගයන්හි ප්‍රතිඵල අපගේ මූල්‍යමය ක්‍රියාකාරිත්වය සහ ඵලදායිතාවය තුළින් මනාව පිළිඹිබු වේ. මෙම වර්ෂයේ දී රු.823,392,392/-ක අලෙවි ආදායමක් අත්පත් කරගෙන ඇති අතර එය 2013 වර්ෂයට සමගාමීව 19.7% කින් එනම්, රු.මිලි. 135.3 ක වැඩිවීමකි.

අත්කරගත් ප්‍රතිලාභ

2013 වර්ෂය තුළ රු. දස ලක්ෂ 688.1 ක් වූ අලෙවි ආදායම 2014 වර්ෂය තුළ රු. දස ලක්ෂ 823.4 ක් දක්වා වර්ධනය වූ අතර මෙය 2013 වර්ෂය සමග සැසඳීමේ දී 19.7% ක වර්ධනයක් පෙන්නුම් කෙරේ. මෙම අලෙවි ආදායම ඉපයීම තුළ රු. දස ලක්ෂ 20.5 ක බදු වලට පෙර ශුද්ධ ලාභයක් ලබා ඇත. මෙම සාර්ථකත්වය 2014 වර්ෂයේ දී ලබාගැනීම සඳහා අප විසින් ක්‍රියාත්මක කරන ලද ක්‍රියාමාර්ගයන් බෙහෙවින් උපකාරී වූ අතර ඒ හරහා අප ආයතනයට භාණ්ඩ සපයන සුළු හා මධ්‍ය පරිමාණයේ අත්කම් භාණ්ඩ නිෂ්පාදකයින්ගේ ආර්ථිකය ශක්තිමත් වූවා පමණක් නොව විවිධ හේතූන් මත දිගු කලක් භාණ්ඩ නිෂ්පාදනයෙන් ඉවත්ව සිටි නිෂ්පාදකයින් නැවත ආයතනයට සම්බන්ධ කරගැනීමට හැකි වූ අතර 2014 වර්ෂය අවසාන වන විට ලක්සල සමග ලියාපදිංචි වී ඇති සක්‍රීයව භාණ්ඩ සපයන සැපයුම්කරුවන්ගේ සංඛ්‍යාව 6,000 ක් ඉක්මවීය.

වර්ෂය	සමරු භාණ්ඩ හා හස්ත කර්මාන්ත නිර්මාණ මිලදීගැනීම් වෙනුවෙන් කරන ලද ගෙවීම්
2011	රු. 183,830,429/-
2012	රු. 316,716,472/-
2013	රු. 532,210,540/-
2014	රු. 377,403,777/-

පරිපාලනය

සංවිධානයේ ඉලක්ක හා පරමාර්ථ ලභාකර ගැනීම උදෙසා මෙන්ම අනිකුත් සහායක සේවාවන් සැපයීම පිණිස පරිපාලන සහ මානව සම්පත් අංශය කළමනාකාරිත්වය වෙත වගකීමට බැඳී සිටී. සමාලෝචිත වර්ෂය තුළ කාර්ය මණ්ඩලය 200 කින් සමන්විත වන අතර එහි විස්තර පහත සඳහන් වේ.

<u>සේවක ගණය</u>	<u>මුළු ශක්තිය</u>	
	ස්ථිර	කොන්ත්‍රාත්
01. විධායක කාර්යය මණ්ඩලය	08	02
02. විකුණුම් හා සම්බන්ධ ශ්‍රේණි	44	68
03. අනෙකුත් කාර්යය මණ්ඩලය (සහායක සේවා)	36	42
එකතුව	<u>88</u>	<u>112</u> - <u>200</u>

පසුගිය වසර හා සසඳා බැලීමේදී කාර්ය මණ්ඩල බලකාය 181 සිට 200 දක්වා වැඩි වී ඇත.

තරභකාරී ව්‍යාපාර පරිසරය තුළ මනා ලෙස සැලසුම් කළ කෙටි, මධ්‍ය කාලීන සහ දිගුකාලීන ව්‍යාපාර සැලැස්මක් ක්‍රියාත්මක කිරීම පිණිස හොඳින් පුහුණු වූ කැපවී කටයුතු කරන කාර්යක්ෂම ශ්‍රම බලකායක් ගොඩනැගීම අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත.

එම නිසා, පුහුණු සහ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සහ සිත්ගන්නා සුළු දිරි දීමනා යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙමින් සේවකයින්ගේ ගුණාත්මක භාවය සහ ඵලදායී තත්වය වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇත. දැනට කෙරීගෙන යන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ අත්‍යවශ්‍ය සේවක කාණ්ඩ අභිවර්ධනය කිරීම සහ වර්ගීකරණය කිරීම සාර්ථක ලෙස නිමා කර ඇත. ඊට අමතරව, සමස්ත සේවක සංඛ්‍යාව 207ක් සහිත නව සංවිධාන ව්‍යුහය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇත. එමෙන්ම සමස්ත කාර්යය මණ්ඩලයෙන් 40%ක් ස්ථීර කාර්යය මණ්ඩලයෙන් සහ 60%ක් කොන්ත්‍රාත් සේවකයින්ගෙන් පවත්වාගෙන යන ලෙසට ද වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත. එබැවින් බැඳීම් අඩුකරමින් විකුණුම් අංශය සඳහා සුදුසු නව සේවකයින් ලබා ගැනීමට ආයතනයට හැකි විය.

1971 අංක 38 දරණ මුදල් පනතේ රාජ්‍ය ව්‍යවසායන්හි මූල්‍ය පාලනය හා කටයුතු කරන ප්‍රධාන පනත සහ පනතේ විධිවිධාන හස්ත කර්මාන්ත මණ්ඩලය සඳහා අදාළ වේ. මණ්ඩලය පාලනය කරන ව්‍යවස්ථාව යටතේ වර්තමාන තත්ත්වය වනුයේ අධ්‍යක්ෂ මණ්ඩලය අමාත්‍යාංශයටත් සුපුරුදු ලෙස අමාත්‍යාංශය පාර්ලිමේන්තුවටත් වගකීමට බැඳී සිටීමය. විගණකාධිපතිවරයා ද මණ්ඩලයේ මූල්‍ය කාර්යය සාධනය පිළිබඳව සිය වාර්තාව ලබාදෙන අතර ඔහු විසින් ලබාදෙන වාර්තාව පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාව (COPE) විසින් ඉතා සියුම්ව පරීක්ෂා කරනු ලැබේ.

ප්‍රධාන ගණන් දීමේ නිලධාරී ලෙස අමාත්‍යාංශ ලේකම් ද, සභාපති/ප්‍රධාන/විධායක ගණන් දීමේ නිලධාරී ලෙස ද මේ සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබේ. ආයතනය සම්පූර්ණ ව්‍යාපාර පරිපාලන, මූල්‍ය හා මෙහෙයුම් කටයුතුවල දී කළමනාකරණ කමිටුව, සභාපති/ප්‍රධාන විධායක වෙත වගකීමට පැවරේ.

අපගේ ප්‍රණාමය

ලක්සල වෙනුවෙන් ප්‍රථමයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා වෙත ද, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමා හා උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමා වෙත ද බෙහෙවින් ස්තූතිවන්ත වන අතර ආයතනය උසස් තත්ත්වයකට ගෙන ඒම සඳහා නිරන්තරයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගන්නා ලද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට ද මාගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරමි.

තවද අමාත්‍යාංශයේ ලේකම්තුමා හා අවශ්‍ය අවස්ථාවල දී ආයතනයේ උන්නතිය උදෙසා උපකාර කළ අමාත්‍යාංශයේ අනෙකුත් නිලධාරී මහත්ම/ මහත්මීන් හා උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ නියෝජිත ආයතනයේ (SEMA) සභාපතිතුමා ඇතුළු නිලධාරී මහත්ම/මහත්මීන් ද කෘතඥ පූර්වකව සිහි කරමි.

තවද අධ්‍යක්ෂ මණ්ඩලයේ සියළුම සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කමිටු සහ අනෙකුත් කාර්ය මණ්ඩලයට ද ඔවුන් විසින් ආයතනය උසස් තලයකට ඔසවා තැබීමට ලබාදෙනු ලැබූ දායකත්වය සහ කැපවීම සඳහා මාගේ විශේෂ ස්තූතිය පිරිනමමි. එමෙන්ම නිරතුරුව අප හා එක්ව පාරිභෝගික අවශ්‍යතා හඳුනාගෙන නව නිර්මාණ බිහි කරමින් පාරම්පරික හා නව නිපැයුම් ඇතුලත් අත්කම් භාණ්ඩ හා සමරු භාණ්ඩ සපයනු ලබන ශිල්පීන්

වෙන හා අප ආයතනය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ අපගේ හිතවත් වටිනා පාරිභෝගිකයින්ට ද මාගේ විශේෂ ස්තූතිය පිරිනමමි.

අවසාන වශයෙන් ශ්‍රී ලාංකීය ග්‍රාමීය ආර්ථිකය සවිමත් කර ඔවුන්ගේ ජීවන තත්වය නංවාලීමට අවශ්‍ය සියළු පියවර ඉදිරියේදී ගැනීමට කටයුතු කරන බව සඳහන් කරමින් ඉදිරි වර්ෂවලදී රු. දස ලක්ෂ 1000 වාර්ෂික අලෙවි ආදායමක් ලබාගැනීමටද අපේක්ෂා කරන්නෙමු.



අනිල් කොස්වත්ත
සභාපති/ප්‍රධාන විධායක



2014 වර්ෂය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය

සාමාජිකයාගේ නම	තනතුර	පත්කළ දිනය
අනිල් කොස්වත්ත මහතා	සභාපති / ප්‍ර.වි.නි.	2014 ජනවාරි සිට දෙසැම්බර් දක්වා
එස්.දෙනියවත්ත මහතා	මණ්ඩල සාමාජික	2014 ජනවාරි සිට දෙසැම්බර් දක්වා
දමිත කුමාරසිංහ මහතා	මණ්ඩල සාමාජික	2014 ජනවාරි සිට දෙසැම්බර් දක්වා
ඉරේෂා බණ්ඩාර මහත්මිය	මණ්ඩල සාමාජික	2014 ජනවාරි සිට දෙසැම්බර් දක්වා
ඩබ්.ඒ.ඩී.රාජපක්ෂ මහතා	මණ්ඩල සාමාජික	2014 ජනවාරි සිට දෙසැම්බර් දක්වා
වජීර වික්‍රමසිංහ මහතා	මණ්ඩල සාමාජික	2014 ජනවාරි සිට පෙබරවාරි දක්වා
ආචාර්ය නාලක ගොඩහේවා මහතා	මණ්ඩල සාමාජික	2014 ජනවාරි සිට පෙබරවාරි දක්වා
රබිත අබේගුණවර්ධන මහතා	මණ්ඩල සාමාජික	2014 මාර්තු සිට දෙසැම්බර් දක්වා
ශාන්ති දේව හේරත් මහතා	මණ්ඩල සාමාජික	2014 මාර්තු සිට දෙසැම්බර් දක්වා
උපාලි ගමගේ මහතා	මණ්ඩල සාමාජික	2014 මාර්තු සිට දෙසැම්බර් දක්වා

ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායම

එල්- එම්- ඊ- පෙරේරා මහත්මිය	ප්‍රධාන මෙහෙයුම් නිලධාරී
රෝහිණි පෙරේරා මහත්මිය	අධ්‍යක්ෂ (මූල්‍ය)
සී- එන්- දහනායක මහතා	අධ්‍යක්ෂ (මානව සම්පත්/පාලන)
කැළුම් ජයවර්ධන මහතා	අධ්‍යක්ෂ (විකුණුම්)
ජේ- කේ- ඩී- එස්- කේ- ජයනෙත්ති මහතා	ප්‍රධාන අභ්‍යන්තර විගණක
ඒ- යූ- ඩී- පෙරේරා මහතා	ව්‍යාපෘති නිලධාරී
දේවිකා කුමාරි මහත්මිය	නියෝජ්‍ය අධ්‍යක්ෂ (බෙදහැරීම්)
වජිරා සමරරත්න මහත්මිය	නියෝජ්‍ය අධ්‍යක්ෂ (ප්‍රසම්පාදන)
සම්පත් සෙනෙවිරත්න මහතා	සහකාර අධ්‍යක්ෂ (නිෂ්පාදන සංවර්ධන)
ජේ- ඩී- හරිස්චන්ද්‍ර මහතා	සහකාර අධ්‍යක්ෂ

മൂലം വാർത്ത

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය								
මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය								
2014 දෙසැම්බර් මස 31 වන දිනට								
		ලක්සල පුද්ගලාගාරය		ව්‍යාපෘතිය	අපේගම			
	සටහන	2014	2013	2014	2014	එකතුව 2014	එකතුව 2013	
		රු	රු	රු	රු	රු	රු	
වත්කම්								
	දේපල, පිරිසහ සහ උපකරණ	1,103,205,564	1,090,830,704	63,037,977	27,054,071	1,193,297,612	1,153,867,191	
	ජංගම නොවන වත්කම්	1,103,205,564	1,090,830,704	63,037,977	27,054,071	1,193,297,612	1,153,867,191	
	භාණ්ඩ වට්ටෝරු	7	536,941,393	547,391,810	733,583	136,063	537,811,039	551,260,640
	වෙළඳ ණය සහ අනෙකුත් ලැබීම්	8	135,587,567	154,234,702	16,313,089	4,748,520	156,649,176	179,267,863
	මුදල් සහ මුදලට සමාන දෑ	9	27,130,270	8,069,268	230,137		27,360,407	8,384,104
	ජංගම වත්කම්		699,659,230	709,695,780	17,276,809	4,884,583	721,820,622	738,912,607
	මුළු වත්කම්		1,802,864,794	1,800,526,484	80,314,786	31,938,654	1,915,118,234	1,892,779,798
ආයෝජන කොටස් හා බැරකම්								
ප්‍රාග්ධන සහ සංචිත								
	ප්‍රකාශිත ප්‍රාග්ධනය		73,628,878	73,628,878	-		73,628,878	73,628,878
	ප්‍රාග්ධන සංචිත		510,806	510,806	-		510,806	510,806
	ප්‍රත්‍යාගණන සංචිත		434,903,833	434,903,833	21,164,824		456,068,657	456,068,657
	ලැබී ඇති ප්‍රදාන		62,000,000	62,000,000	41,951,172		103,951,172	103,951,172
	ලාභ සහ අලාභ		18,988,545	6,779,824	(38,887,055)	(6,280,972)	(26,179,482)	(33,482,473)
	මුළු ප්‍රාග්ධනය සහ සංචිත		590,032,062	577,823,341	24,228,941	(6,280,972)	607,980,031	600,677,040
	විශ්‍රාමික ප්‍රතිලාභ බැඳීම්		24,143,355	22,703,097			24,143,355	22,703,097
	විලම්බිත බදු වගකීම්		26,731,698	21,677,208			26,731,698	21,677,208
	විලම්බිත ආදායම		201,544,700	180,747,327			201,544,700	180,747,327
	ණය		545,144,546	401,179,493			545,144,546	403,214,628
	ජංගම නොවන බැරකම්		797,564,299	626,307,124	-	-	797,564,299	628,342,259
	ණය හිමියෝ සහ උපචිත	10	252,458,756	352,112,270	56,085,845	38,219,626	346,764,227	419,476,750
	ලංකා බැංකු ණය කෙටි කාලීන		152,945,098	234,655,494			152,945,098	234,655,494
	බැංකු අයිරාව	11	9,864,580	9,628,255			9,864,580	9,628,255
	ජංගම බැරකම්		415,268,434	596,396,019	56,085,845	38,219,626	509,573,905	663,760,499
	මුළු ආයෝජන කොටස් සහ බැරකම්		1,802,864,794	1,800,526,484	80,314,786	31,938,654	1,915,118,234	1,892,779,798
එස්.ආර්. එම්. පෙරේරා මිය								
ප්‍රධාන මූල්‍ය නිලධාරී								
මෙම මූල්‍ය ප්‍රකාශ පිළියෙල කර ඉදිරිපත් කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය උසුලයි 2015 දින පැවති රැස්වීමේදී අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් අත්සන් තබන ලදී								
								
	අනීත් දංගල්ල මහතා		එල්.එම්.ටී. පෙරේරා මිය		මණ්ඩලීය අධ්‍යක්ෂ			
	සභාපති		ප්‍රධාන මෙහෙයුම් නිලධාරී					

විස්තීර්ණ ආදායම පිළිබඳ ප්‍රකාශය 2014							
2014 දෙසැම්බර් 31 දිනට අවසන් වන වර්ෂය							
	සටහන	ලක්ෂල පුද්ගලිකාගාර		අපේ ගම	ව්‍යාපෘතිය	එකතුව	එකතුව
		2014	2013	2014	2014	2014	2013
		රු.	රු.	රු.	රු.	රු.	රු.
ආදායම							
දේශීය	1	823,392,392	688,112,358	48,422,794	9,223,948	881,039,134	699,744,511
		823,392,392	688,112,358	48,422,794	9,223,948	881,039,134	699,744,511
විකුණුම් පිරිවැය		(304,759,116)	(227,039,653)		(7,408,081)	(312,167,197)	(235,050,356)
දළ ලාභය/(අලාභය)		518,633,276	461,072,705	48,422,794	1,815,867	568,871,937	464,694,155
ප්‍රදාන ලැබීම්		25,340,000	16,515,298			25,340,000	16,515,298
වෙනත් ආදායම්	2	16,945,313	16,993,569		5,452,300	22,397,613	20,277,214
පරිපාලන වියදම්	3	(398,303,091)	(359,918,584)	(45,708,663)	(5,399,318)	(449,411,072)	(365,508,632)
බෙදාහැරීමේ පිරිවැය	4	(60,463,600)	(47,489,083)	(8,995,103)	(487,213)	(69,945,916)	(48,375,042)
අපනයන වියදම්	5	(1,077,430)	(1,534,323)		-	(1,077,430)	(1,534,323)
මෙහෙයුම් කටයුතු වලින් ප්‍රතිඵල		101,074,467	85,639,582	(6,280,972)	1,381,636	96,175,131	86,068,670
මූල්‍ය වියදම්	6	(80,616,126)	(62,178,283)		(6,395)	(80,622,521)	(62,187,070)
බදු පෙර ලාභය		20,458,341	23,461,300	(6,280,972)	1,375,241	15,552,610	23,881,600
බදු වියදම්		(8,249,620)	(10,138,920)			(8,249,620)	(10,138,920)
වර්ෂය සඳහා ලාභය		12,208,721	13,322,380	(6,280,972)	1,375,241	7,302,990	13,742,680

මුදල් ප්‍රවාහ පිළිබඳ ප්‍රකාශය			
2014 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා			
	2014		2013
	රු.		රු.
මෙහෙයුම් කාර්යයන්ගෙන් මුදල් ප්‍රවාහ			
බදු වියදමට පසු ශුද්ධ ලාභය ලක්සල	12,208,721		13,322,380
බදු වියදමට පසු ශුද්ධ ලාභය /(අලාභය) ව්‍යාපෘතිය	1,375,241		-
බදු වියදමට පසු ශුද්ධ ලාභය /(අලාභය) අපේ ගම	(6,280,972)		420,300
බදු වියදමට පසු ශුද්ධ ලාභය	7,302,990		13,742,680
ගැලපීම් කළා			
ක්ෂයවීම්	42,571,984		20,988,590
කාරක ප්‍රාග්ධනය වෙනස්වීමට පෙර මෙහෙයුම් ලාභය/අලාභය	49,874,975		34,731,270
වෙනස්වීම්			
භාණ්ඩ වට්ටෝරු	13,449,601		(305,107,190)
වෙළඳ සහ අනෙකුත් ලැබීම්	22,618,687		(12,515,786)
වෙළඳ සහ අනෙකුත් ගෙවීම්	(74,526,653)		645,959,439
	11,416,610		363,067,733
ආයෝජන කාර්යයන්ගෙන් මුදල් ප්‍රවාහ			
ආයෝජන උපලබ්ධිවීම	44,862,328		-
දේපළ, පිරිසත සහ උපකරණ මිලදී ගැනීම	(83,676,334)		(396,716,019)
ආයෝජන කාර්යයන් තුළ භාවිතා කළ ශුද්ධ මුදල් ප්‍රවාහ	(38,814,006)		(396,716,019)
මූල්‍ය කාර්යයන්ගෙන් මුදල් ප්‍රවාහ			
ලැබී ඇති විශේෂ ප්‍රදාන	46,137,374		50,000,000
ආයෝජන කාර්යයන් තුළ භාවිතා කළ මුදල් ප්‍රවාහ	46,137,374		50,000,000
මුදල් සහ මුදල් සමාන දෑ හි ශුද්ධ වැඩිවීම/ (අඩුවීම)	18,739,978		16,351,714
වර්ෂය ආරම්භයේදී මුදල් සහ මුදල් සමාන දෑ	(1,244,151)		(17,595,866)
වර්ෂය අවසානයේදී මුදල් සහ මුදල් සමාන දෑ	17,495,827		(1,244,152)
බැංකු අයිරාව	(9,864,580)		(9,628,255)
අනුකූල සහ බැංකුවේ ඇති මුදල	27,360,407		8,384,104
	17,495,827		(1,244,151)

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය						
ආයෝජන කොටස් වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශය						
2014 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා	ප්‍රකාශිත ප්‍රාග්ධනය රු-	ප්‍රාග්ධනය සංචිත රු-	ප්‍රත්‍යාගණන සංචිත රු-	ප්‍රදාන රු-	ලාභය සහ අලාභ රු-	එකතුව රු-
2013 ජනවාරි 01 දිනට ශේෂය	73,628,878	510,806	456,068,657	53,951,172	(47,225,154)	536,934,359
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම						-
වර්ෂය තුළදී වෙනස්වීම්				50,000,000		50,000,000
2013 වර්ෂයේ ලාභය ලක්සල					13,322,380	13,322,380
2013 වර්ෂයේ ලාභය ව්‍යාපෘති					420,300	420,300
2013 දෙසැම්බර් 31 දිනට ශේෂය	73,628,878	510,806	456,068,657	103,951,172	(33,482,474)	600,677,039
2014 ජනවාරි 01 දිනට ශේෂය	73,628,878	510,806	456,068,657	103,951,172	(33,482,474)	600,677,039
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම						-
වර්ෂය තුළදී වෙනස්වීම්						-
2014 වර්ෂයේ ලාභය ලක්සල					12,208,721	12,208,721
2014 වර්ෂයේ ලාභය ව්‍යාපෘති					1,375,241	1,375,241
2014 වර්ෂයේ ලාභය අපේ ගම					(6,280,972)	(6,280,972)
2014 දෙසැම්බර් 31 දිනට ශේෂය	73,628,878	510,806	456,068,657	103,951,172	(26,179,484)	607,980,029

විස්තීර්ණ ආදායම පිළිබඳ ප්‍රකාශය				
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා		ලක්සල ප්‍රදර්ශනාගාර		
		2014	2013	
		රු.	රු.	
ආදායම				
දේශීය		823,392,392	688,112,358	
		823,392,392	688,112,358	
විකුණුම් පිරිවැය		(304,759,116)	(227,039,653)	
දළ ලාභය/(අලාභය)		518,633,276	461,072,705	
ලැබී ඇති ප්‍රදාන		25,340,000	16,515,298	
වෙනත් ආදායම්		16,945,313	16,993,569	
පරිපාලන වියදම්		(398,303,091)	(359,918,584)	
බෙදාහැරීමේ පිරිවැය		(60,463,600)	(47,489,083)	
අපනයන වියදම්		(1,077,430)	(1,534,323)	
මෙහෙයුම් කටයුතුවලින් ප්‍රතිඵල		101,074,468	85,639,582	
මූල්‍ය පිරිවැය		(80,616,126)	(62,178,283)	
බද්දට පෙර ලාභය		20,458,341	23,461,300	
බදු වියදම්		(8,249,620)	(10,138,920)	
වර්ෂය සඳහා ලාභය		12,208,721	13,322,380	

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය			
2014 දෙසැම්බර් මස 31 වන දිනට		ලක්ෂල පුද්ගලාකාර	
		2014	2013
		රු.	රු.
වත්කම්			
ජංගම නොවන වත්කම්		1,103,205,564	1,090,830,704
ජංගම නොවන වත්කම්		1,103,205,564	1,090,830,704
නොගය		536,941,393	547,391,810
වෙළඳ ණය සහ අනෙකුත් ලැබීම්		135,587,567	154,234,702
මුදල් සහ මුදල් සමාන දෑ		27,130,271	8,069,268
ජංගම වත්කම්		699,659,231	709,695,780
මුළු වත්කම්		1,802,864,795	1,800,526,484
ආයෝජන කොටස් හා බැරකම්			
ප්‍රාග්ධන සහ සංචිත			
ප්‍රකාශිත ප්‍රාග්ධනය		73,628,878	73,628,878
ප්‍රාග්ධන සංචිත		510,806	510,806
ප්‍රත්‍යාගණන සංචිත		434,903,833	434,903,833
ලැබී ඇති ප්‍රදාන		62,000,000	62,000,000
ලාභ සහ අලාභ		18,988,545	6,779,824
මුළු ප්‍රාග්ධනය සහ සංචිත		590,032,062	577,823,341
විග්‍රාමික ප්‍රතිලාභ බැඳීම්		24,143,355	22,703,097
විලම්බිත බදු වගකීම්		26,731,698	21,677,208
විලම්බිත ආදායම		201,544,701	180,747,327
ණය		545,144,546	401,179,493
ජංගම නොවන බැරකම්		797,564,299	626,307,124
ණය හිමියෝ සහ උපචිත		252,458,756	352,112,270
ලංකා බැංකු ණය කෙටි කාලීන		152,945,098	234,655,494
බැංකු අයිරාව		9,864,580	9,628,255
ජංගම බැරකම්		415,268,434	596,396,019
මුළු ආයෝජන කොටස් හා බැරකම්		1,802,864,795	1,800,526,484

මූල්‍ය ප්‍රකාශවලට සටහන්		
01 වන සටහන අලෙවි විශ්ලේෂණය	2014	2013
	රු	රු
ලක්සල ශාඛා		
කොටුව	51,579,688	85,698,913
මහනුවර	24,123,518	24,734,806
ගාල්ල	57,533,096	40,149,330
නුවරඑළිය		69,387
තුම්මුල්ල	343,136,567	318,462,761
කටුබැද්ද	25,808,935	30,122,835
කටුනායක	38,094,616	45,602,178
බත්තරමුල්ල	37,995,011	20,986,139
රේස් කෝස් (තුරග තරග පිටිය)	16,326,372	21,485,194
වැලිපන්න 1	16,344,671	18,022,753
කෞතුකාගාරය	104,381,280	34,551,150
කේ සෝන්	2,432,282	6,107,224
පින්නවල	22,512,999	15,336,208
වැලිපැන්න 2	15,232,184	15,037,275
පේරාදෙණිය	66,297,160	2,133,773
සෘජු විශදම්	1,594,013	9,612,433
මුළු ගණන	823,392,392	688,112,358
ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය		
මූල්‍ය ප්‍රකාශවලට සටහන්		
02 වන සටහන වෙනත් ආදායම්	2014	2013
	රු	රු
අපේ ගම		7,851,798
විශේෂ විකුණුම්	1,227,946	2,308,790
වෙනත් ආදායම්	15,183,481	6,091,401
සංචාරක බංගලා වෙන්කිරීම්	128,886	120,580
විවිධ ආදායම්	405,000	621,000
	16,945,313	16,993,569

මූල්‍ය ප්‍රකාශවලට සටහන්

03 වන සටහන පරිපාලන වියදම්	2014	2013
	රු	රු
වැටුප් සහ දීමනා	74,830,569	61,101,692
අතීතාල	10,763,631	15,372,830
උපදේශන ගාස්තු	52,750	1,486,911
දිරිදීමනා	32,091,600	31,553,322
ප්‍රසාද දීමනා	3,982,038	
සේ.අ.අ. සහ සේ.නි.භා.අරමුදල	8,750,668	8,324,768
පාරිතෝෂික	3,096,886	1,128,694
සේවක ශුභසාධන	12,201,686	9,960,510
නිල ඇඳුම් සහ හැඳුණුම්පත්	262,770	221,878
ගමන් වියදම්	10,340,750	3,828,185
කාර්යය මණ්ඩල පුහුණු	491,268	161,091
වෛද්‍ය ගාස්තු	1,846,186	1,105,691
අධ්‍යක්ෂ ගාස්තු සහ රැස්වීම් වියදම්	1,296,017	1,322,666
විගණන ගාස්තු	300,000	250,000
නීති ගාස්තු	1,741,336	1,206,072
ප්‍රචාරණය	8,443,195	15,558,718
ආරක්ෂක සේවා	26,427,156	23,455,718
මුද්‍රණ සහ ලිපිලිව්‍ය	5,754,413	6,736,160
පුවත්පත් හා වාර ප්‍රකාශන	39,787	22,133
තැපැල්/විදුලි පණිවිඩ/වෙලෙක්ස්	14,267,821	10,172,362
ඉන්ධන සහ ලිහිසිතෙල්	2,553,113	3,375,684
තොග සත්‍යාපන	740,447	515,776
වෙළඳ බලපත්‍ර ගාස්තු	544,784	209,825
පරිසරක වියදම්	3,769,535	1,580,716
රඟාල් කිරීමේ ගාස්තු	906,943	570,704
කුලී සහ වරිපනම්	39,025,067	36,421,544
රක්ෂණය	1,298,256	778,509
ජලය	1,365,942	975,722
විදුලිය	31,852,563	24,859,008
අළුත්වැඩියා සහ නඩත්තු ගොඩනැගිලි	5,722,625	6,139,412
අළුත්වැඩියා සහ නඩත්තු යන්ත්‍ර	1,495,742	782,432
මෝටර් රථ පොදු කාර්යය වියදම්	21,571,377	24,829,107
ක්ෂයවීම්	22,909,533	16,622,287
ක්ෂය කිරීම් ගොඩනැගිලි	22,309,538	20,881,600
සනීපාරක්ෂක සේවා	11,596,589	8,028,593
ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමය	1,654,846	3,093,187
අනුග්‍රහ ගාස්තු	5,415,367	3,754,726
ටෙන්ඩර් වියදම්		52,500
විවෘත කිරීමේ උත්සව වියදම්	6,483,080	6,352,628
අපේ ගම වියදම්		4,735,679
ආදායම් වියදම්		2,389,544
මුද්දර වියදම්	107,220	
	398,303,091	359,918,584

මූල්‍ය ප්‍රකාශවලට සටහන්		
04 වන සටහන	බෙදාහැරීමේ පිරිවැය	
		2014
		රු
		2013
		රු
කොමිස් හා වට්ටම්		22,082,948
අනුග්‍රාහකත්වය		6,611,428
ඇසුරුම් ද්‍රව්‍ය දේශීය		16,311,441
ව්‍යාපාර ප්‍රවර්ධනය		10,500,522
අළුත්වැඩියා සහ නඩත්තු මිලදීගත් භාණ්ඩ		357,918
ප්‍රවාහනය		4,599,344
		60,463,600
		47,489,083
05 වන සටහන	අපනයන වියදම්	
		2014
		රු
		2013
		රු
රක්ෂණ හා නැව් ගාස්තු		976,719
වෙනත්		100,711
		1,077,430
		1,534,323
06 වන සටහන	මූල්‍ය පිරිවැය	
		2014
		රු
		2013
		රු
අයිරා පොලිය		2,052,044
බැංකු ගාස්තු		1,602,968
ණය පොලිය		76,961,114
		80,616,126
		62,178,283

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය									
මූල්‍ය ප්‍රකාශවලට සටහන්									
3 2 සටහන දේපළ, පිරිසක හා උපකරණ									
දෙසැම්බර් 31 දිනට	ඉඩම්	ගොඩනැගිලි	පිරිසක හා උපකරණ	ගෘහ භාණ්ඩ සවිකිරීම් හා කාර්යාල උපකරණ	පරිඝනක දෘශ්‍යමාංග මෘදුකාංග	භාණ්ඩ වට්ටෝරු ද්‍රව්‍ය	නොනිම් ප්‍රාග්ධන වැඩ	කල්බදු ගොඩනැගිලි	මුළු ගණන
රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
2013 ජනවාරි 01 දිනට ශේෂය	395,520,000	135,109,264	27,237,724	20,208,966	13,500,252	12,547,574	123,122,952	666,662	727,913,394
එකතු කිරීම් / ප්‍රත්‍යාගණන		21,693,313	46,434,719	30,700,527	10,386,657	9,316,770			118,531,986
නොනිම් වැඩවලින් මාරු කිරීම්							(56,492,973)		(56,492,973)
2013 දෙසැම්බර් 31 දිනට ශේෂය	395,520,000	156,802,577	73,672,443	50,909,493	23,886,909	21,864,344	66,629,979	666,662	789,952,408
2014 ජනවාරි 01 දිනට ශේෂය	395,520,000	156,802,577	73,672,443	50,909,493	23,886,909	21,864,344	66,629,979	666,662	789,952,407
එකතු කිරීම් / ප්‍රත්‍යාගණන		40,576,334	7,945,433	6,038,664	3,724,354	1,707,811	23,683,738		83,676,334
ව්‍යපහරණ							(44,862,328)		(44,862,328)
නොනිම් වැඩවලින් මාරු කිරීම්									
2014 දෙසැම්බර් 31 දිනට ශේෂය	395,520,000	197,378,910	81,617,876	56,948,157	27,611,263	23,572,155	45,451,390	666,662	828,766,413
ක්ෂයවීම්	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
2013 ජනවාරි 01 දිනට ශේෂය			9,892,332	2,287,133	1,924,768	1,605,922			15,710,155
වර්ෂය සඳහා අයකිරීම්		3,591,093	4,118,433	3,256,791	4,005,359	1,650,611			16,622,288
ව්‍යපහරණ									
2013 දෙසැම්බර් 31 දිනට ශේෂය	0	3,591,093	14,010,765	5,543,924	5,930,127	3,256,533	0	0	32,332,443
2014 ජනවාරි 01 දිනට ශේෂය		3,591,093	14,010,765	5,543,924	5,930,127	3,256,533	0	0	32,332,442
වර්ෂය සඳහා අයකිරීම්		4,789,567	6,122,026	4,720,709	3,699,652	3,577,579			22,909,533
2014 දෙසැම්බර් 31 දිනට ශේෂය	0	8,380,660	20,132,791	10,264,633	9,629,779	6,834,112	0	0	55,241,975
ඉදිරියට ගෙන ආ ප්‍රමාණයන්	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
2013 ජනවාරි 01 දිනට ශේෂය	395,520,000	135,109,264	17,345,392	17,921,833	11,575,484	10,941,652	123,122,952	666,662	712,203,239
2013 දෙසැම්බර් 31 දිනට ශේෂය	395,520,000	153,211,484	59,661,678	45,365,569	17,956,782	18,607,811	66,629,979	666,662	757,619,965
2014 ජනවාරි 01 දිනට ශේෂය	395,520,000	153,211,484	59,661,678	45,365,569	17,956,782	18,607,811	66,629,979	666,662	757,619,965
2014 දෙසැම්බර් 31 දිනට ශේෂය	395,520,000	188,998,250	61,485,085	46,683,524	17,981,484	16,738,043	45,451,390	666,662	773,524,439
ගොඩනැගිලි සංවර්ධනය									372,872,263
ක්‍රමක්ෂය කිරීම්									(43,191,138)
									1,103,205,564

මූල්‍ය ප්‍රකාශනවලට සටහන්		
7 වන සටහන කොටස	2014	2013
	රු.	රු.
කොටුව	21,171,901	26,990,968
මහනුවර	9,822,023	11,995,408
ගාල්ල	25,842,625	27,076,885
බත්තරමුල්ල	57,567,049	57,068,527
තුම්මුල්ල	150,845,343	143,189,042
කටුබැද්ද	15,252,732	16,882,509
කටුනායක	13,371,627	14,098,574
කොටුව ගුදම		6,500,317
රේස් කෝස් (තුරග තරග පිටිය)	22,625,700	27,140,923
ප්‍රධාන ගුදම කටුබැද්ද	5,529,841	11,862,028
කෞතුකාගාරය	148,403,088	149,149,910
වැලිපන්න 1	11,121,343	10,275,418
වැලිපන්න 2	9,469,437	9,623,355
කේ සෝන්		12,815,000
ජේරාදෙනිය	17,183,834	6,227,665
පින්තවල	8,213,926	9,338,286
නොරිස් කැනැල්ගේ ගුදම	15,939,775	12,729,315
කටුබැද්ද ගුදම අළුත්වැඩියා විෂයාංග	292,016	
නොරිස් කැනැල් ගුදම අළුත්වැඩියා විෂයාංග	2,294,793	
පින්තවල වාගොල්ල	2,884,554	
නව මෝස්තර මධ්‍යස්ථානය	351,750	
තුම්මුල්ල ගුදම	7,824,043	
නොරිස් කැනැල් ගුදම සැපයුම්කරු හැරවුම්	164,758	
මාර්ග ස්ථ	2,809,628	
නිපැයුම් සංවර්ධනය	94,048	
ගුදම විශේෂ ඇණවුම්	285,298	
හානි	(1,848,294)	(5,572,319)
භිභය	(10,571,444)	
	536,941,393	547,391,810

8 වන සටහන වෙළඳ ණයගැතියෝ හා වෙනත් ලැබීම් නියමිත		
	2014	2013
	රු.	රු.
වෙළඳ ණයගැතියෝ	12,733,484	27,991,534
ලැබිය යුතු ණයපත්	2,365,590	8,843,229
උත්සව ණය	154,800	152,500
සේවක ණය	1,374,175	180,500
ලැබිය යුතු කුලී	2,444,304	1,133,557
ආරක්ෂක තැන්පතු (ගාල් කිරීම)	1,799,424	1,799,424
පූර්ව ගෙවීම්	18,419,527	37,084,578
වෙළඳ භාණ්ඩමය අත්තිකාරම් ගැනුම්		
වෙළඳ භාණ්ඩමය නොවන අත්තිකාරම් ගැනුම්	6,401,918	11,837,868
භානි හෝ අළුත්වැඩියා / නොග විචල්‍යතාව	12,419,738	5,572,319
සුළු කර්මාන්ත		5,849,758
රඳවා ගැනුම් මුදල්		15,020
කලින් ගෙවූ කුලී තැන්පතු		3,080
ජා.ඉ. බැ. සැපයුම්කරු		9,000
ව්‍යාපෘති ජංගම ගිණුම්	28,053,716	33,872,693
අපේගම ව්‍යාපෘති ජංගම ගිණුම්	38,047,822	
ණයහිමියෝ බම්බ ලපිටිය		1,299,480
වැ. අ. වි. වැ.		77,993
බැංකු ණය අවකරණ		(37,753)
ආපසු ගෙවිය යුතු තැන්පතු	8,568,982	9,111,484
වැ. අ. වි. වැ.	77,993	
බැංකු ඇපකර	2,726,095	9,438,438
	135,587,567	154,234,702

09 වන සටහන මුදල් හා මුදල් සමාන දෑ	2014 රු.	2013 රු.
046-1001-8-0387264		
0002026526	1,401,005	796,773
බැංකුවේ මුදල් මහනුවර	1,341,285	639,209
බැංකුවේ මුදල් ගාල්ල	523,936	751,645
බැංකුවේ මුදල් නුවරඑළිය	1,719	10,719
බැංකුවේ මුදල් මොරගොල්ල		481,564
බැංකුවේ මුදල් තුම්මුල්ල	938,606	91,456
බැංකුවේ මුදල් බත්තරමුල්ල	177,240	473,916
බැංකුවේ මුදල් ගලදාරි එස්පීයූ	25,041	25,041
බැංකුවේ මුදල් 2026716	14,803,287	
බැංකුවේ මුදල් කටුනායක	238,635	659,728
බැංකුවේ මුදල් ඇවගන්තිය	3,136,140	33,291
බැංකුවේ මුදල් කටුබැද්ද	420,180	451,292
බැංකුවේ මුදල් මොල්ගාගොඩ	27,593	27,593
බැංකුවේ මුදල් අනේවාසික විදේශ ව්‍යවහාර ගිණුම	600,262	282,684
බැංකුවේ මුදල් කෞතුකාගාරය	594,583	327,579
බැංකුවේ මුදල් වැලිපැන්න	571,656	512,327
බැංකුවේ මුදල් ටෙප් ලේස්	145,161	145,161
බැංකුවේ මුදල් කොටුව	214,072	122,140
අතැති මුදල් මහනුවර	151,630	109,775
අතැති මුදල් ගාල්ල	133,061	129,421
අතැති මුදල් රේස් කෝස්	102,300	164,300
අතැති මුදල් කටුනායක	120,373	123,887
අතැති මුදල් තුම්මුල්ල	687,666	772,750
අතැති මුදල් බත්තරමුල්ල	63,510	132,639
අතැති මුදල් කටුබැද්ද	105,080	115,370
අතැති මුදල් වැලිපැන්න	254,813	114,748
අතැති මුදල් කෞතුකාගාරය	137,010	131,640
අතැති මුදල් කේ සෝන්		78,555
අතැති මුදල් පින්නවල	39,008	43,776
අතැති මුදල් ජේරාදේණිය	175,420	320,289
	27,130,270	8,069,268

10 වන සටහන වෙළඳ ණයහිමියෝ හා වෙනත් ගෙවීම් නියමිත	2014	2013
	රු.	රු.
වෙළඳ හා ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය	6,571,317	11,086,175
වෙළඳ ණයහිමියෝ	193,975,264	236,990,506
උපවිත ගෙවීම්	22,795,973	16,475,847
වෙනත්	23,311,202	84,042,742
ආපසු ගෙවිය යුතු ටෙන්ඩර් තැන්පත් හා වෙනත් තැන්පත්	805,000	55,000
මහ භාණ්ඩාගාර අරමුදල		1,362,000
ණයගැනියෝ බම්බලපිටිය		2,100,000
යහසාධක අරමුදල	5,000,000	
	252,458,756	352,112,270
11 වන සටහන බැංකු අයිරාව	2014	2013
	රු.	රු.
අතැති මුදල් 2026716		481,606
අතැති මුදල් – A අංශය	3,463,740	2,461,578
අතැති මුදල් ලංකා බැංකුව 2758815	4,037,709	5,865
බැංකුවේ මුදල් 6591	2,363,131	6,679,206
	9,864,580	9,628,255

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය

විස්තීර්ණ ආදායම් පිළිබඳ ප්‍රකාශය - ව්‍යාපෘතිය

2014 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වර්ෂය

	සටහන	2014 රු.	2013 රු.
ආදායම		9,223,948	11,632,153
විකුණුම් පිරිවැය	02	(7,408,081)	(8,010,703)
දළ ලාභය / (අලාභය)		1,815,867	3,621,450
වෙනත් ආදායම්		5,452,300	3,283,645
පරිපාලන වියදම්	03	(5,399,318)	(5,590,048)
බෙදාහැරීමේ පිරිවැය	04	(487,213)	(885,959)
මූල්‍ය පිරිවැය	05	(6,395)	(8,787)
මෙහෙයුම් කටයුතුවලින් ප්‍රතිඵලය		1,375,241	420,301
වර්ෂය සඳහා ලාභය		1,375,241	420,301

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය

මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය

2014 දෙසැම්බර් මස 31 වන දිනට - ව්‍යාපෘතිය

වත්කම්	සටහන	2014 රු.	2013 රු.
දේපළ, පිරිසිදු සහ උපකරණ		63,037,977	63,036,487
ජංගම නොවන වත්කම්		63,037,977	63,036,487
භාණ්ඩ වට්ටෝරු	06	733,583	3,868,830
වෙළඳ ණය සහ අනෙකුත් ලැබීම්	07	16,313,089	17,712,719
මූල්‍ය හා මුදල් සමාන දෑ	08	230,137	314,836
ජංගම වත්කම්		17,276,809	21,896,385
මුළු වත්කම්		80,314,786	84,932,872
ආයෝජන කොටස්			
ප්‍රත්‍යාගණන සංචිතය		21,164,824	21,164,824
ලැබී ඇති ප්‍රදාන		41,951,172	41,951,172
රඳවාගත් ඉපයීම්		(38,887,055)	(40,262,297)
මුළු ආයෝජන කොටස්		24,228,941	22,853,699
වෙනත් ණය හිමියෝ			
ජංගම නොවන බැරකම්		2,035,135	2,035,135
ණය හිමියෝ සහ උපචිත	09	54,050,710	60,044,038
බැංකු අයිරා	10	-	-
ජංගම බැරකම්		54,050,710	60,044,038
මුළු ආයෝජන කොටස් හා බැරකම්		80,314,786	84,932,872

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය

මූල්‍ය ප්‍රකාශවලට සටහන්

02 වන සටහන - විකුණුම් පිරිවැය	2014 රු.	2013 රු.
2014.01.01 දිනට තොගය	1,222,888	1,023,900
එකතු කළා : භාණ්ඩ හුවමාරු කිරීම්	6,545,933	8,209,691
අඩුකළා : 2014.12.31 දිනට තොගය	7,768,881 (360,800)	9,233,591 (1,222,888)
	7,408,081	8,010,703

03 වන සටහන - පරිපාලන වියදම්

වැටුප් හා දීමනා	2,462,857	3,158,880
දිරි දීමනා හා අතිකාල	199,359	491,579
සේ.අ.අ. සහ සේ.නි.භා.අ.	331,082	360,791
විදුලිය	156,796	130,167
තැපැල් ගාස්තු	11,010	-
ජලය	25,780	44,004
සේවක ශ්‍රහසාධනය	101,751	171,822
ආරක්ෂාව	1,516,079	725,900
කෙසෙල්වත්ත වියදම්	-	52,948
තැපැල් හා දුරකථන ගාස්තු	12,741	34,675
වෛද්‍ය වියදම්	120,516	35,937
මුද්‍රණ	53,935	50,895
කුලී හා වරිපනම්	9,000	14,712
ප්‍රවාහන	81,000	73,500
පිරිසිදු කිරීම්	316,992	244,239
වෙනත්	420	-
	5,399,318	5,590,048

04 වන සටහන - බෙදාහැරීමේ පිරිවැය

අලුත්වැඩියා හා නඩත්තු - යන්ත්‍ර	34,485	134,181
අලුත්වැඩියා හා නඩත්තු - ගොඩනැගිලි	205,620	254,931
ගමන් වියදම්	247,108	496,847
	487,213	885,959

05 වන සටහන - මූල්‍ය පිරිවැය

බැංකු ගාස්තු	6,395	8,787
	6,395	8,787

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය

මූල්‍ය ප්‍රකාශවලට සටහන්

06 වන සටහන - තොග

කටුබැඳ්ද ව්‍යාපෘතිය

2014
රු.

2013
රු.

733,583

3,868,830

733,583

3,868,830

07 වන සටහන - වෙළඳ ණය ගැතියෝ හා වෙනත් ලැබීම් නියමිත

වෙළඳ ණය ගැතියෝ - කටුබැඳ්ද ව්‍යාපෘතිය

ආරක්ෂක තැන්පතු

රඳවාගත් මුදල්

4,234,503

5,634,133

76,022

76,022

12,002,564

12,002,564

16,313,089

17,712,719

08 වන සටහන - මුදල් හා මුදල් සමාන දෑ

වරාගොඩ ව්‍යාපෘතිය

කටුබැඳ්ද ව්‍යාපෘතිය

කෙසෙල්වත්ත ව්‍යාපෘතිය

බැග් මධ්‍යස්ථාන ව්‍යාපෘතිය

-

-

94,558

162,512

135,579

152,324

230,137

314,836

09 වන සටහන - ණය හිමියෝ සහ උපචිත

උපචිත ගාස්තු - කටුබැඳ්ද ව්‍යාපෘතිය

විශේෂ ප්‍රදානය

සි/ඒ ව්‍යාපෘතිය

වෙනත් ණය හිමියෝ

529,464

703,816

25,467,530

25,467,530

28,053,716

33,872,692

-

2,035,135

54,050,710

60,044,038

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය

නිෂ්පාදන ගිණුම - ව්‍යාපෘති අංශය

2014 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වර්ෂය සඳහා

අමුද්‍රව්‍ය	සටහන	2014 රු.	2013 රු.
2014.01.01 දිනට කොගය		1,619,942	2,281,781
මිලදී ගැනීම්		976,535	4,393,514
		<hr/>	<hr/>
		2,596,477	6,675,295
අඩු කළා:			
2014.12.31 දිනට කොගය		(344,783)	(1,619,942)
		<hr/>	<hr/>
		2,251,694	5,055,353
එකතු කළා:			
සෘජු වියදම්		753,315	136,840
කොන්ත්‍රාත් ශ්‍රමය		-	-
ප්‍රාථමික පිරිවැය		<hr/>	<hr/>
		3,005,009	5,192,193
එකතු කළා:			
කම්හල් පොදුකාර්ය වියදම්	01	2,542,984	3,416,648
		<hr/>	<hr/>
		5,547,993	8,608,841
එකතු කළා: 2014.01.01 දිනට කෙරෙමින් පවත්නා වැඩ		1,026,000	626,850
අඩු කළා : 2014.12.31 දිනට කෙරෙමින් පවත්නා වැඩ		(28,000)	(1,026,000)
		<hr/>	<hr/>
		6,545,993	8,209,691

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය

මූල්‍ය ප්‍රකාශවලට සටහන්

01 වන සටහන - කර්මාන්ත ශාලා පොදු කාර්ය වියදම්

	2014 රු.	2013 රු.
වැටුප්	1,641,905	2,105,920
සේ.අ.අ. සහ සේ.නි.භා.අ.	220,725	240,527
විදුලිය	235,193	195,251
දිරි දීමනා	132,906	327,719
ජලය	17,188	29,336
සේවක ශ්‍රහසාධනය	37,834	114,548
තැපැල් හා දුරකථන ගාස්තු	8,494	23,116
ප්‍රවාහන	54,000	49,000
ගමන් වියදම්	164,739	331,231
	2,542,984	3,416,648

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය		
2014 දෙසැම්බර් මස 31 වන දිනට		
අපේ ගම		
	සටහන	2,014
		රු.
වත්කම්		
ජංගම නොවන වත්කම්		27,054,071
ජංගම නොවන වත්කම්		27,054,071
ආයෝජන		
වෙළඳ ණය සහ අනෙකුත් ලැබීම්		136,063
ජංගම වත්කම්		4,748,520
මුළු වත්කම්		4,884,583
ආයෝජන කොටස් හා බැරකම්		
ප්‍රාග්ධන සහ සංචිත		
ලාභ සහ අලාභ		(6,280,972)
මුළු ප්‍රාග්ධනය සහ සංචිත		(6,280,972)
ණය හිමියෝ සහ උපචිත		
		38,219,626
ජංගම බැරකම්		38,219,626
මුළු ආයෝජන කොටස් හා බැරකම්		31,938,654

විස්තීර්ණ ආදායම පිළිබඳ ප්‍රකාශය		
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා		අපේ ගම
	සටහන	2014
		රු
ආදායම		
දේශීය	12	48,422,794
		48,422,794
දළ ලාභය/(අලාභය)		48,422,794
පරිපාලන වියදම්	13	(45,708,663)
බෙදාහැරීමේ පිරිවැය	14	(8,995,103)
මෙහෙයුම් කටයුතුවලින් ප්‍රතිඵල		(6,280,972)
බද්දට පෙර ලාභය		(6,280,972)
වර්ෂය සඳහා ලාභය		(6,280,972)

මූල්‍ය ප්‍රකාශවලට සටහන්	අපේ ගම
සටහන කොග	2014
	රු.
වට්ටෝරු භාණ්ඩ	136,063
	136,063
සටහන වෙළඳ ණයගැතියෝ හා පූර්වගෙවීම්	2014
	රු.
පූර්වගෙවීම්	4,735,680
වෙළඳ භාණ්ඩමය නොවන අත්තිකාරම් ගැනුම්	12,840
	4,748,520
සටහන ණයහිමියෝ සහ උපචිත	2014
	රු.
ප්‍රධාන කාර්යාල ජංගම ගිණුම	38,047,822
පූර්වගෙවීම්	171,805
	38,219,626

මූල්‍ය ප්‍රකාශවලට සටහන්	
12 සටහන - ආදායම	2014
	රු
ටිකට් පත් ආදායම	38,693,157
ශාලා කුලියට දීමේ ආදායම	9,093,235
වෙනත් ආදායම්	636,402
	48,422,794
මූල්‍ය ප්‍රකාශවලට සටහන්	
13 සටහන - පරිපාලන වියදම්	2014
	රු
වැටුප් හා දීමනා	2,055,325
අතිකාල දීමනා	444,757
දිරිදීමනා හා අතිකාල දීමනා	326,437
සේ. අ. අ. සහ සේ. නි. හා. අ.	179,318
කාර්ය මණ්ඩල සුභසාධන	631,626
ගමන් වියදම් දීමනා	390,000
වෛද්‍ය වියදම්	13,455
වෙළඳ දැන්වීම්	354,886
ආරක්ෂක සේවය	6,333,063
මුද්‍රණ ද්‍රව්‍ය හා ලිපිද්‍රව්‍ය	83,340
තැපැල් ගාස්තු / දුරකථන / ටෙලෙක්ස්	57,830
ඉන්ධන හා ලිහිසි ද්‍රව්‍ය	145,593
රක්ෂණය	143,159
ජලය	1,760,707
විදුලිය	386,314
අළුත්වැඩියා හා නඩත්තු ගොඩනැගිලි	2,040,967
අළුත්වැඩියා හා නඩත්තු යන්ත්‍ර සූත්‍ර	1,975,776
ක්ෂයවීම	931,227
ක්‍රමක්ෂය කිරීම ගොඩනැගිලි	1,035,423
පිරිසිදු කිරීමේ සේවා	7,704,146
විවෘත කිරීමේ උත්සව වියදම්	4,799,860
අපේ ගම වෙනත් අවස්ථා	1,544,150
අවස්ථා කළමනාකරණය	12,371,304
	45,708,663
14 සටහන - විචල්‍ය බෙදාහැරීමේ පිරිවැය	
	2014
	රු
අලෙවි ප්‍රවර්ධනය	150,000
ප්‍රවාහනය	453,103
සංස්කෘතික අංග රහදැක්වීම	8,392,000
	8,995,103

මූල්‍ය ප්‍රකාශවලට සටහන්

ගිණුම් ප්‍රතිපත්ති

01. පිළියෙල කිරීමේ පදනම

1.1 ප්‍රධාන කටයුතු හා මෙහෙයුම් ස්වභාවය

මණ්ඩලයේ මූලික කටයුතු වනුයේ ත්‍යාග සහ සැමරුම් භාණ්ඩ අලෙවි කිරීමයි.

1.2 ගිණුම්කරණය පදනම

2014 දෙසැම්බර් මස 31 දිනට අවසන් වූ වර්ෂය සඳහා මණ්ඩලයේ ගිණුම් ප්‍රතිපත්ති හා සටහන් ද (මූල්‍ය ප්‍රකාශය) ඇතුළුව එහි මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, විස්තීර්ණ අදායම් ප්‍රකාශය, කොටස් ආයෝජනයන්හි වෙනස්කම් පිළිබඳ ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශය පොදුවේ පිළිගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා අනුකූල වේ. මෙම මූල්‍ය ප්‍රකාශ ශ්‍රී ලංකා රුපියල් වටිනාකම අනුව ඉදිරිපත් කරනු ලැබේ. මූල්‍ය ප්‍රකාශ ඓතිහාසික පිරිවැය මත පදනම්ව පිළියෙල කරනු ලබන අතර මූල්‍ය ප්‍රකාශ කෙරෙහි බලපාන්නා වූ උද්ධමනීය වෙනස්කම් සඳහා වූ ගැළපීම් සිදු නොකර ඊට අනුකූලවන පරිදි ඒවා යොදා ගනු ලැබේ.

1.3 ඇස්තමේන්තු හා නිගමන යොදා ගැනීම

ප්‍රතිපත්ති යොදා ගැනීම කෙරෙහි හා වත්කම්, බැරකම්, ආදායම් හා වියදම් පිළිබඳ වාර්තා වූ ගණන් ප්‍රමාණ කෙරෙහි බලපැවැත්විය හැකි නිගමනවලට, ඇස්තමේන්තුවලට හා උපකල්පනයන්ට එළඹීම පිණිස කළමනාකරණයට අවශ්‍ය වන්නා වූ ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති සමඟ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම අනුකූල වේ. මෙම ඇස්තමේන්තු සහ උපකල්පනයන් පැවති වාතාවරණ යටතේ සාධාරණ යයි විශ්වාස කෙරෙන ඓතිහාසික අත්දැකීම් සහ වෙනත් විවිධ සාධක මත පදනම් වේ. එහි ප්‍රතිඵල සෙසු මූලාශ්‍රයන්ගෙන් පැහැදිලිවම වෙනස් නොවන වත්කම් හා වගකීම් හි ඉදිරියට ගෙනයාමේ අගයන් මත තීරණ ගැනීමේ පදනම සැකසේ. තථ්‍ය ප්‍රතිඵල මෙම ඇස්තමේන්තු වලින් වෙනස් විය හැකිය. ඇස්තමේන්තු සහ විශේෂ උපකල්පනයන් පවත්නා පදනම මත සමාලෝචනයට බඳුන් කෙරේ. ඇස්තමේන්තු ගිණුම්ගත කිරීමේ සංශෝධනයන් ඇස්තමේන්තු සංශෝධනය කරන අවස්ථාවේ දී හඳුනාගනු ලබනු ඇත. එසේ කරනු ලබන්නේ එම සංශෝධනය එම කාලයට හෝ සංශෝධනය කරන කාලයට සහ අනාගත කාල පරිච්ඡේදයට පමණක් බලපාන්නේ නම් සහ සංශෝධනය වර්තමාන සහ අනාගත යන කාල පරිච්ඡේදයන් දෙකටම බලපාන්නේ නම් පමණි.

1.4 **අබණ්ඩ පැවැත්ම**

මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේ දී ඉදිරි අනාගතයේ අබණ්ඩ පැවැත්ම තවදුරටත් පවත්වාගෙන යාමෙහි ලා සංවිධානයේ වත්කම් තක්සේරුවක් අප විසින් සිදුකර ඇත. අනාගතය පිළිබඳව පවත්නා සියලු තොරතුරු සැලකිල්ලට ගැනීමේ දී වෙළෙඳාම ඇවර කිරීම හෝ අවසන් කිරීම පිළිබඳව අවශ්‍යතාවයක් පුරෝකථනය නොකෙරේ.

02. **සංසන්දනාත්මක තොරතුරු**

සමාගම විසින් ගිණුම්කරණ ප්‍රතිපත්ති මෙම මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරනු ලබන සෑම කාල පරිච්ඡේදයක් සඳහා ම අනුකූලවන පරිදි අදාළ කර ගනු ලැබ ඇති අතර ඉකුත් වසරේ යොදාගන්නා ලද ප්‍රතිපත්තිවලට ද අනුකූල වෙයි.

03. **සුවිශේෂී ගිණුම්කරණ ප්‍රතිපත්තීන්**

පහත දක්වා ඇති ගිණුම්කරණ ප්‍රතිපත්ති මෙම මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරනු ලබන සෑම කාල පරිච්ඡේදයක් සඳහා ම අනුකූල වන පරිදි මණ්ඩලය විසින් අදාළ කරගනු ලැබ ඒකාකාරීව අදාළ කර ඇත.

3.1 **විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනු**

විදේශ ව්‍යවහාර මුදල් අනුසාරයෙන් සිදුවන ගනුදෙනු එකී ගනුදෙනු පාලනය වන විදේශ විනිමය අනුපාතිකය යටතේ පරිවර්තනය කරනු ලැබේ. ශේෂ පත්‍ර දිනයේදී විදේශ ව්‍යවහාර මුදලින් වර්ගීකරණය කරනු ලබන මූල්‍ය වත්කම් හා වගකීම් එලෙස වර්ගීකරණය කරනු ලබන මූල්‍ය වත්කම් හා වගකීම් සම්බන්ධයෙන් ඵදිනට පාලනය වන්නා වූ විදේශ විනිමය අනුපාතිකය යටතේ ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කරනු ලැබේ.

3.2 **දේපළ, පිරියත සහ උපකරණ**

(අ) **හඳුනාගැනීම සහ මිණුම් කිරීම**

ඉඩම් හැර දේපළ, පිරියත සහ උපකරණ, සමුච්චිත ක්ෂය සහ සමුච්චිත දුබලතා අලාභ අඩුකළ පිරිවැය අගයට සඳහන් කර ඇත. වත්කම් අත්කර ගැනීම කෙරෙහි සෘජුව ආරෝපණය කළ හැකි වියදම් පිරිවැය තුළ අන්තර්ගත වේ. පිරිවැය ද්‍රව්‍ය, සෘජු, ශ්‍රමය හා ස්වකීය අපේක්ෂිත පරිහරණය සඳහා කිසියම් සාධ්‍ය තත්ත්වයකට වත්කම් රැගෙන යාම පිණිස සෘජුව ආරෝපණය කළ හැකි වෙනත් යම් පිරිවැය සහ එකී වත්කම් ස්ථානගත කර ඇති වැඩ බිමෙහි පවත්නා ද්‍රව්‍ය කිසිවක් ගලවා කොටස් කිරීමේ හා ඒවා ප්‍රතිස්ථාපනය කිරීමේ පිරිවැය, ස්වයං නිර්මිත වත්කම් තුළ අන්තර්ගත වේ. දේපළ, පිරියත හා උපකරණ යනාදියට අයත් යම් අයිතමයක් එකිනෙකට වෙනස් ප්‍රයෝජ්‍ය ආයු කාල සහිතව ප්‍රධාන අංගෝපාංග කිසිවකින් සමන්විත වන විට දී, ඒවා වෙනම දේපළ, පිරියත සහ උපකරණ අයිතමයන් ලෙස ගණනය කෙරේ.

දේපළ, පිරිසත හා උපකරණ ව්‍යවහරණය මත අත්වන ලාභ හෝ අලාභ, එකී දේපළ, පිරිසත හා උපකරණවලට අදාළ ඉදිරියට ගෙනයන වටිනාකම සහ එහි ව්‍යවහරණය මත ලද මුදල් ප්‍රමාණය සමඟ සසඳනු ලැබීමෙන් නිශ්චය කරනු ලබන අතර ආදායම් ප්‍රකාශයේ “වෙනත් මෙහෙයුම් ආදායම්” යටතේ ශුද්ධ වශයෙන් හඳුනාගනු ලැබේ.

(ආ) ක්ෂයවීම්

ක්ෂයවීම් වෙනුවෙන් ප්‍රතිපාදන ගණනය කෙරෙනුයේ, අදාළ ප්‍රමාණයන් ඒවායේ ඇස්තමේන්තුගත ප්‍රයෝජ්‍ය ආයු කාලය මුළුල්ලේ කපා හැරීමේ අරමුණ ඇතිව සිත්තක්කර ඉඩම් හැර අනෙකුත් සියලු දේපළ, පිරිසත හා උපකරණ යනාදියෙහි පිරිවැය මත සරල රේඛීය මාර්ග ක්‍රමය භාවිතයට ගනිමිනි.

යොදාගන්නා ලද ප්‍රධාන වාර්ෂික අනුපාත ප්‍රමාණයන් පහත සඳහන් පරිදි වේ.

- | | |
|---------------------------------|------|
| 1. ගොඩනැගිලි | 2.5% |
| 2. යන්ත්‍ර සහ උපකරණ | 10% |
| 3. වට්ටෝරුගත භාණ්ඩ | 10% |
| 4. ලීබඩු සහ සවිකිරීම් | 10% |
| 5. ආයුධ හා මෙවලම් | 10% |
| 6. පරිගණක දුර්‍යාංග හා මෘදුකාංග | 20% |

(ඇ) දේපළ, පිරිසත හා උපකරණ විකිණීමෙන් උද්ගත වූ ලාභ/අලාභ

දේපළ, පිරිසත හා උපකරණ විසුම් ගැන්වීම හෝ ව්‍යවහරණය කිරීම මත උද්ගතවන ලාභ හෝ අලාභ අදාළ විකුණුම් සිදුවන කාල පරිච්ඡේදයන්හිදී හඳුනාගනු ලබන අතර වෙනත් මෙහෙයුම් ආදායම් යටතේ වර්ගීකරණය කරනු ලැබේ.

3.3 නොනීම් ප්‍රාග්ධන වැඩ

ශේෂ පත්‍රයේ දිනට වර්ෂය තුළ සම්පූර්ණ කරනු නොලබන ප්‍රාග්ධන වියදම් අත්තිකාරම් ගෙවීම් ලෙස සඳහන් කෙරෙන අතර වර්ෂය තුළ නිම කරනු ලැබ භාවිතයට යොදා ගැනුණු ප්‍රාග්ධන වත්කම් දේපළ, පිරියත හා උපකරණ වෙත මාරු කෙරේ.

3.4 අස්පාශ්‍ය වත්කම්

මණ්ඩලය විසින් අත්කර ගනු ලැබූ ප්‍රයෝජ්‍ය අත්‍යන්ත ආයු කාලයක් සහිත අස්පාශ්‍ය වත්කම්, සමුච්චිත ක්‍රමක්ෂය හා සමුච්චිත දුබලතා අලාභ උගණ පිරිවැය මත ගණනය කරනු ලැබේ.

(අ) හඳුනාගැනීමේ පදනම

අස්පාශ්‍ය වත්කමක් හඳුනාගනු ලබනුයේ, වත්කම්වලට අරෝපණය කළ හැකි අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරික ආයතනය වෙත ගලා එතැයි යනුවෙන් හා අදාළ පිරිවැය සමුච්චිත දුබලතා, අලාභ උගණ පිරිවැය මත විශ්වසනීය ලෙස මානනය කර ඉදිරියට ගෙනගිය හැකි වෙතැයි යනුවෙන් අනුමානවන්නාවූ අවස්ථාවන්හිදීය.

(ආ) පසුකාලීන වියදම්

පසුකාලීන වියදම් හා සම්බන්ධ නිශ්චිත වත්කම්වල අන්තර්ගත අනාගත ආර්ථික ප්‍රතිලාභ ඉහළ යන අවස්ථාවන්හි දී පමණක් අදාළ පසුකාලීන වියදම් ප්‍රාග්ධනික කෙරේ. අභ්‍යන්තරික වශයෙන් ජනනය වන කීර්තිනාමයට හා සන්නාමයට අදාළ වියදම් ද ඇතුළු සෙසු සියලු වියදම්, ඒවා දරනු ලැබ ඇතැයි යනුවෙන් සලකා ආදායම් ප්‍රකාශය තුළ හඳුනා ගැනේ.

(ඇ) විසුම් ගැන්වීම හා ව්‍යාපහරණය

අස්පාශ්‍ය වත්කම් ඒවා ව්‍යාපහරණය කිරීම මත හෝ එහි භාවිතයෙන් පසුව ව්‍යාපහරණය කිරීමෙන් අනාගත ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙනැයි අපේක්ෂා නොකරන විට අස්පාශ්‍ය වත්කම් සේ හඳුනා නොගැනේ.

(ඇ) ක්‍රමක්ෂය කිරීම

අස්පාශ්‍ය වත්කම්, ඒවා භාවිතය පිණිස පවත්නා දිනයේ සිට ඒවායේ ඇස්තමේන්තුගත ප්‍රයෝජ්‍ය ආයු කාලය මුළුල්ලේ සරල මාර්ග රේඛීය ක්‍රමය අනුව ආදායම් ප්‍රකාශය තුළ හඳුනා ගනු ලැබේ. අලුත්වැඩියා කිරීම හෝ ඉදිකිරීම මත දරන ලද පිරිවැය ක්‍රමක්ෂය කිරීම හෝ අයගත කිරීම සඳහා පහත දැක්වෙන නිර්ණායක මත පදනම්ව ප්‍රතිපත්තියක් සකසා ගන්නා ලදී.

වියදමේ / ආදායමේ ස්වභාවය	හිමිකාරිත්වය	පදනම	කාලසීමාව
අලුත්වැඩියා කිරීම	ස්වසන්නක	වසර 10 ක් පුරා දරු පිරිවැය ක්‍රමක්ෂය කිරීම	අවු. 10
ඉදිකිරීම්	ස්වසන්නක	ඉදිකිරීම් පිරිවැය ප්‍රාග්ධනික කිරීම හා සාමාන්‍ය ක්ෂය සිදු කෙරෙනුයේ 10% ක් වූ අනුපාතය මතය.	අවු. 20
	කල්බදු	ඉදිකිරීම්/ අලුත්වැඩියා කිරීමේ පිරිවැය කල්බදු කාලසීමාව හෝ වසර 10 ක් වූ කාල සීමාව යන දෙප්‍රමාණයෙන් අඩු කාල ප්‍රමාණය මත.	අවු. 10
	පදිංචි	සන්නකව හෝ කල්බදු යටතේ හෝ නොමැත. ඉදිකිරීම් හා අලුත්වැඩියා කිරීමේ වියදම් වසර 10 ක් මුළුල්ලේ ප්‍රාග්ධනික කිරීම	අවු. 10
ලද ප්‍රදාන	-	අලුත්වැඩියා කිරීම් හා ඉදිකිරීම් සඳහා ලද ප්‍රදාන වසර 10 ක් මුළුල්ලේ ක්‍රමක්ෂය කිරීම.	අවු. 10

(අ) වන වගුව

අලුත්වැඩියා කිරීමේ වියදම් හා ඉදිකිරීමේ වියදම් ක්‍රමක්ෂය කිරීම

වැඩ බිම	වර්ෂය	වියදමෙහි ස්වභාවය	පිරිවැය (රු.)	ක්‍රමක්ෂය නොකළ ශේෂය ඉ/ගෙ 2014-01-01	පදනම	ක්‍රමක්ෂය ගාස්තු	ක්‍රමක්ෂය නොකළ ශේෂය ඉ/ගෙ
කෞතුකාගාරය	2013	ඉදිකිරීම්	172,847,765.42	164,205,377.15	5%	8,662,238.25	
	2014		1,881,295.16		5%	940,064.75	
එකතුව			174,729,060.58			8,736,453.03	155,468,924.12
බත්තරමුල්ල	2013	ඉදිකිරීම්	117,704,905.75	111,819,660.46			
	2014		7,119,771.92				
එකතුව			124,824,677.67		5%	6,241,233.88	105,578,426.58
පිත්තවල	2013	අලුත්වැඩියා කිරීම්	10,086,000.00	9,077,400.00	10%	1,008,600.00	8,068,800.00
වාගොල්ල	2014	අලුත්වැඩියා කිරීම්	810,487.80		10%	81,048.78	729,439.02
පේරාදෙණිය	2013	අලුත්වැඩියා කිරීම්	31,657,966.00	28,492,169.40			
	2014		8,968,353.20				
එකතුව			40,626,319.20		10%	4,062,631.92	24,429,537.48
ගාල්ල	2014	ඉදිකිරීම්	0.00		10%	0.00	0.00
වැලිපැන්න		අලුත්වැඩියා කිරීම්	10,269,017.76	9,242,115.98	10%	1,026,901.78	8,215,214.20
තුරගතරග පිටිය	2013	අලුත්වැඩියා කිරීම්	1,113,612.24	1,002,251.02	10%	111,361.22	890,889.80
කටුනායක	2013	අලුත්වැඩියා කිරීම්	1,060,000.00	954,000.00	10%	106,000.00	848,000.00
ඌණවටුන	2013	අලුත්වැඩියා කිරීම්	1,000,000.00	900,000.00	10%	100,000.00	800,000.00
කේ සෝන්	2013	අලුත්වැඩියා කිරීම්	8,353,071.63	7,517,764.47	10%	835,307.16	6,682,457.31
			372,872,246.88			22,309,537.78	311,711,688.50
අපේ ගම		ඉදිකිරීම්	20,708,451.19		5%	1,035,422.56	19,673,028.63
			393,580,698.07			23,344,960.34	331,384,717.14

3.5 අබලතා

මණ්ඩලය සතු වත්කම්හි ඉදිරියට ගෙන යන ගණන් ප්‍රමාණ, කිසියම් වත්කමක අබලතා ලක්ෂණ පෙන්වන්නේදැයි නිශ්චය කරනු පිණිස එක් එක් ශේෂ පත්‍ර දිනයේ දී සමාලෝචනයට භාජනය කෙරේ. එවැනි අබලතා ලක්ෂණ විද්‍යාමාන වන්නේ නම්, අදාළ වත්කමෙහි ආපසු අයකරගත හැකි වටිනාකම ඇස්තමේන්තු කරනු ලැබේ. යම් අබලතා අලාභයක් හඳුනා ගැනෙනුයේ, කිසියම් වත්කමක ධාරණ අගය හෝ එහි මුදල් උත්පාදන ඒකකය ආපසු අයකරගත හැකි වටිනාකම ඉක්මවන අවස්ථාවක දී ය. අබලතා අලාභ ආදායම් ප්‍රකාශයෙහි හඳුනා ගැනේ.

3.6 වෙළෙඳ හා වෙනත් ලැබිය යුතු දෑ

වෙළෙඳ හා වෙනත් ලැබිය යුතු දෑ උපලබ්ධි වියයුතු ඇස්තමේන්තුගත වටිනාකම යටතේ සඳහන් කරනු ලැබේ. බොල් ණය සහ අඩමාන ණය සඳහා මූල්‍ය ප්‍රකාශනයේ ප්‍රතිපාදන සලසා ඇත.

3.7 භාණ්ඩ වට්ටෝරු

අභාවිත සහ අලුත්වැඩියා කළ හැකි අයිතමයන් සඳහා ප්‍රතිපාදන සැලැස්වීමෙන් පසුව, භාණ්ඩ ලැයිස්තු පිරිවැයෙහි අවම මිලට සහ ශුද්ධ උපලබ්ධි අගයට අගය කරනු ලැබේ. ශුද්ධ උපලබ්ධි අගය වන්නේ සාමාන්‍ය ව්‍යාපාරික කාලය තුළ බඩු ලැයිස්තු විකිණිය හැකි මිල වන අතර හානියට පත් තොග සහ අලුත්වැඩියා තොග, තොග උපලේඛනය යටතේ දැක්වේ.

අලුත්වැඩියා කළ හැකි හා විකිණිය නොහැකි භාණ්ඩ විමසිලිමත්ව හඳුනා ගැනීම හානියට පත් තොග විෂයයෙහි අවශ්‍ය වන්නා වූ කාරණයකි. මෙම කාර්යය සඳහා කමිටුවක් පත්කර ඇත. විකිණිය නොහැකි භාණ්ඩ වෙන්කර හඳුනාගනු ලැබ හානියට පත් තොගවල වටිනාකම නිශ්චය කරනු ලබන තෙක් හානියට පත් තොග සඳහන් කරනුයේ ඒවා ගත් මිලටය.

වසර තුළ මෙහෙයවනු ලබන කලා හා අත්කම් භාණ්ඩ සහ ත්‍යාග භාණ්ඩ විශාල ප්‍රමාණය හේතුවෙන් හානියට පත්වීම් හෝ හිඟහිටීම් සිදු නොවේ යැයි කිව නොහැකිය. ඒ අනුව, භාණ්ඩ හානියට පත්වීම් හා හිඟහිටීම් මත සිදුවන අලාභ අවමකර ගනු පිණිස විකිණිය හැකි තොග ප්‍රමාණයෙන් ඉඩදිය හැකි හානිවීම් හා හිඟහිටීම්වල පරිමාව තීරණය කිරීම අරඹයා ප්‍රතිපත්තියක් සකසනු ලැබ තිබේ. ඒ අනුව, හානිවීම් හා හිඟහිටීම් නිසා උද්ගතවන අවිනිශ්චිතතා සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස තොග ප්‍රමාණයෙහි වටිනාකම මත පදනම්ව ඒ සඳහා වූ ප්‍රතිපාදනයක් ඇති කෙරේ.

3.8 මුදල් හා මුදල් සමාන දෑ

මුදල් සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ කාර්යයන් සඳහා මුදල් වටිනාකම දැනගැනීමට පහසුවෙන් පරිවර්තනය කළ හැකි කෙටි කාලීන ඉහළ ද්‍රවශීලතාවයකින් යුතු ආයෝජන අතර ඉතිරි මුදල් හා මුදල් සමාන දෑ ලෙස නිර්වචනය කෙරේ. මුදල් හා මුදල් සමාන දෑ යන්නෙහි අතර ඉතිරි මුදල් සහ බැංකු අයිරා හැර වෙනත් මුදල්, කෙටි කාලීන ණය ගැනුම් හා කෙටිකාලීන ආයෝජන අන්තර්ගත වේ.

3.9 මුදල් ප්‍රවාහ ප්‍රකාශය

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති SLPSAS 02 (මුදල් ප්‍රවාහ ප්‍රකාශ) අනුකූලව වක්‍ර ක්‍රමය භාවිතයෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශ පිළියෙල කර ඇත.

4. සේවා නියුක්තිකයන්ගේ ප්‍රතිලාභ

(අ) නිශ්චිත ප්‍රතිලාභ සැලැස්ම විශ්‍රාමික පාරිකෝෂික

1983 අංක 12 දරන පාරිකෝෂික ගෙවීමේ පනත යටතේ විශ්‍රාමික ප්‍රතිලාභ බැඳීම් සඳහා වන බැඳියාව සංවිධානයේ සේවා නියුක්තිකයන් 200 දෙනෙකු ආවරණය වන නිශ්චිත ප්‍රතිලාභ සැලැස්මකි. මෙම බැඳියාව සපුරාලීම පිණිස පළමු සේවා වර්ෂයේ සිට ආරම්භවන එක් එක් සම්පූර්ණ සේවා වර්ෂය සඳහා සියළුම සේවා නියුක්තිකයන්ගේ මූල්‍ය වර්ෂයේ අවසන් මස අර්ධ මාසික වැටුප මත පදනම්ව ගණනය කරන ලද වටිනාකමට සමාන අගයකට ශේෂ පත්‍රයේ ප්‍රතිපාදනයක් ඉදිරියට ගෙන යනු ලැබේ. වර්ෂය ආරම්භයේ දී ඉදිරියට රැගෙන ආ ප්‍රතිපාදන සහ වර්ෂය අවසානයේ ඉදිරියට රැගෙන ගිය ප්‍රතිපාදන අතර ඇතිවන වෙනසෙහි අඩුව සම්බන්ධයෙන් ආදායම් ප්‍රකාශයේදී කටයුතු කරනු ලැබේ.

(ආ) නිශ්චිත දායකත්ව සැලැස්ම

සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල

අදාළ ව්‍යවස්ථා සහ රෙගුලාසිවලට අනුකූලව සේවා නියුක්තිකයන් සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සඳහා සුදුසුකම් ලබයි. සේවා නියුක්තිකයින්ගේ දළ පඩිනඩි මත 12% ක් හා මණ්ඩලය විසින් 3% ක් වන පරිදි පිළිවෙලින් සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සඳහා දායකත්වය ලබා දේ.

5. ණය දිගුකාලීන / කෙටිකාලීන

(අ) ලංකා බැංකුව රු.මි. 495

සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීම සඳහා වක්‍රීය බැර පදනමක් මත රු.මි. 100 ක ණය පහසුකමක් හා ඉදිකිරීම් වියදම් හා සැපයුම්කරුවන්ගේ ගෙවීම් සපුරා ගැනීම සඳහා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා මත මූල්‍යයනය සලසනු පිණිස රු.මි. 300 ක ණය පහසුකමක් ලක්සල සතු රු.මි. 497 ක් වටිනා කොළඹ කොටුවේ පිහිටි ගොඩනැගිල්ල උකස්කර ලංකා බැංකුව වෙතින් ලබාගෙන ඇත.

පසුව, ප්‍රතිවර්තය ණය පහසුකම රු.මි. 150 ක් දක්වා දීර්ඝ කරන ලදී. රු.මි. 345 ක් වූ එම ණය පහසුකමෙහි ශේෂය 2014.12.31 දිනට හිඟවී ඇති ශේෂයයි.

(ආ) ප්‍රාදේශීය සංවර්ධන බැංකුව රු.මි. 200

හදිසි කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම පිණිස ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කැලණිය ශාඛාව වෙතින් රු.මි. 200 ක ණය මුදලක් ලබාගෙන ඇත. මේ වෙනුවෙන් වූ ණය පහසුකම මහ භාණ්ඩාගාරය විසින් පිළියෙල කරන ලද හෙයින් අප විසින් කිසිදු ඇපකරයක් පිරිනමනු ලැබීම අවශ්‍ය වූයේ නැත.

6. බැරකම් හා ප්‍රතිපාදන

අතීත සිදුවීම්වල ප්‍රතිඵලයක් ලෙස නෛතික / සම්ප්‍රයුක්ත බැඳීමක් වර්තමානයේ පවතින විට බැරකම් හා ප්‍රතිපාදන ශේෂ පත්‍රය තුළ හඳුනා ගැනේ. එකී බැඳීම්වල නිරවුල් කිරීම තුළින් ආර්ථික ප්‍රතිලාභ අන්තර්ගත සම්පත් විගලනයක් උද්ගත වෙතැයි අපේක්ෂා කෙරේ. ණයහිමියා විසින් කරනු ලබන ඉල්ලීමක දී හෝ ශේෂ පත්‍රයේ දිනට වසරක් ඇතුළත දී හෝ ගෙවිය යුතු වන්නාවූ බැඳීම් ශේෂ පත්‍රය තුළ ප්‍රවර්තන බැරකම් ලෙස සලකනු ලැබේ. ශේෂ පත්‍රයේ දිනයේ සිට එක් වසරකට පසුව ගෙවිය යුතු බැරකම් ශේෂ පත්‍රය තුළ ප්‍රවර්තන නොවන බැරකම් ලෙස සැලකේ.

(අ) වෙළඳ සහ වෙනත් ගෙවිය යුතු දෑ

වෙළඳ සහ වෙනත් ගෙවිය යුතු දෑ ඒවායේ පිරිවැය අගය මත දක්වා ඇත.

7. ආදායම

7.1 භාණ්ඩ විකුණුම්

භාණ්ඩ විකිණීමෙන් ලැබෙන ආදායම, ලද හෝ ලැබිය යුතු ශුද්ධ ප්‍රතිලාභ, වෙළඳ වට්ටම් සහ ධාරිතා ප්‍රතිදාන ප්‍රතිෂ්ඨාවේ සාධාරණ අගයට මනිනු ලැබේ. සුවිශේෂී අවදානම් සහ හිමිකාරිත්ව ප්‍රතිලාභ මිලදී ගන්නා වෙත පවරනු ලැබ ඇති විට, ප්‍රතිෂ්ඨාව අයකර ගැනීම සිදුවිය හැකි විට, ආශ්‍රිත පිරිවැය සහ සිදුවිය හැකි භාණ්ඩ ආපසු පැමිණීම් වාර්තා විශ්වාසනීය ලෙස ඇස්තමේන්තු ගත කළ හැකි අවස්ථාවක සහ භාණ්ඩ සම්බන්ධයෙන් අඛණ්ඩ කළමනාකරණ මැදිහත්වීමක් නොමැති විට ආදායම හඳුනා ගනී. අවදානම් සහ ප්‍රතිලාභ පැවරීම විකුණුම් කොන්ත්‍රාත්තුවේ එක් එක් කොන්දේසි මත රඳා පවතිමින් වෙනස් වේ.

7.2 වෙනත් මෙහෙයුම් ආදායම්

(අ) දේපළ, පිරියත හා උපකරණ විකිණීමෙන් උද්ගත වන ලාභ හා අලාභ

දේපළ, පිරියත හා උපකරණ විකුණුම් ගැන්වීම හෝ ව්‍යපහරණය කිරීම මත උද්ගතවන යම් ලාභ හෝ අලාභ අදාළ විකුණුම් සිදුවන කාල පරිච්ඡේදය තුළ හඳුනා ගනු ලබන අතර වෙනත් මෙහෙයුම් ආදායම් ලෙස වර්ගීකරණය කෙරේ.

7.3 ලද ප්‍රාග්ධන ප්‍රදාන

ලද ප්‍රාග්ධන ප්‍රදාන විලම්බිත ආදායම් ලෙස හඳුනාගනු ලැබ ඇති අතර වසර 10 ක කාල පරිච්ඡේදයක් මුළුල්ලේ ක්‍රමක්ෂය කර ඇත.

2012 වසර තුළ කෞතුකාගාර පරිශ්‍රයේ පිහිටි අලෙවි සංකීර්ණය ප්‍රතිනිර්මාණය කර නවීකරණය කිරීම සඳහා “දිවි නැගුම” වැඩ සටහන යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙතින් රු.100,000,000/ ක් වූ මුදලක් ද, 2014 වසර තුළ තවදුරටත් රු.35,000,000 ක මුදල් ප්‍රමාණයක් ද ලැබුණි. ජාතික අයවැය යෝජනා යටතේ මහ භාණ්ඩාගාරය වෙතින් 2013 දී රු.107,262,625/ ක් වූ මුදලක් ද, 2014 දී තවත් රු.11,137,374.43 ක මුදල් ප්‍රමාණයක් ද ලැබුණි.

2012 සිට 2014 යන කාල පරිච්ඡේදය තුළ ලත් ප්‍රදාන පහත දැක්වෙන පරිදි ගිණුම් ගතකර ඇත.

ලද ප්‍රදාන ක්‍රමක්ෂය කිරීම

ලැබුණේ කාලගන්ද යන වග	වර්ෂය	ලද ප්‍රදානය	2014.1.1 දිනට ක්‍රමක්ෂිත නොවූ ප්‍රමාණය	2014 සඳහා ආදායම	ක්‍රමක්ෂය නොකළ ශේෂය ශ්‍ර/ගෙ
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය	2012	100,000,000.00	80,000,000.00	10,000,000.00	70,000,000.00
අයවැය ප්‍රතිපාදන	2013	36,000,000.00	32,400,000.00	3,600,000.00	28,800,000.00
අයවැය ප්‍රතිපාදන	2013	10,224,642.80	9,202,178.52	1,022,464.28	8,179,714.24
අයවැය ප්‍රතිපාදන	2013	42,109,637.11	42,109,637.11	4,210,963.71	37,898,673.40
අයවැය ප්‍රතිපාදන	2013	11,099,919.83	9,989,927.85	1,109,991.98	8,879,935.87
අයවැය ප්‍රතිපාදන	2013	7,828,425.83	7,045,583.25	782,842.58	6,262,740.67
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය	2014	35,000,000.00		3,500,000.00	31,500,000.00
අයවැය ප්‍රතිපාදන	2014	11,137,374.43		1,113,737.44	10,023,636.99

253,400,000.00	180,747,326.73	25,340,000.00	201,544,701.17
-----------------------	-----------------------	----------------------	-----------------------

7.4 වියදම් හඳුනා ගැනීම

(අ) අයභාර වියදම්

ආදායම් ප්‍රකාශයේ දක්වා ඇති පරිදි මණ්ඩලය විසින් උපයනු ලබන ලාභය වනුයේ, සියලු දත්තා බැරකම් සඳහා සහ දේපළ, පිරිසික හා උපකරණ ක්ෂය කිරීම් සඳහා ප්‍රතිපාදන සැලසීමෙන් පසුව ඉතිරිවන මුදලයි.

ආදායම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ කාර්යය සඳහා, වියදම් ක්‍රියාකාරීත්ව ක්‍රමය, ව්‍යවසායීය කාර්ය සාධනයේ මූලිකාංග සාධාරණ අයුරින් ඉදිරිපත් කරන්නේය යන්නත්, ඒ අනුව මෙම ඉදිරිපත් කිරීමේ ක්‍රමය අනුගමනය කරන්නේය යන්නත් මණ්ඩලය දරන මතයයි.

(ආ) ප්‍රාග්ධන වියදම්

ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාම සඳහා හෝ ව්‍යාපාරයේ ඉපයීමේ ධාරිතාව ඉහළ නැංවීම උදෙසා ස්ථාවර ස්වරූපයක් ගත් වත්කම් පුළුල් කිරීමේ හෝ වැඩි දියුණු කිරීමේ කාර්යයන් සඳහා දරන ලද වියදම් ප්‍රාග්ධන වියදම් ලෙස සලකනු ලැබ ඇත. දේපළ, පිරිසික හා උපකරණ ව්‍යපහරණය මත උද්ගතවන ආදායම් ස්වරූපයේ ලාභ හෝ අලාභ ආදායම් ප්‍රකාශය තුළ ගණනය කරනු ලැබ ඇත.

(ඇ) විලම්බිත අයභාර වියදම්

(1) අලෙවි සැල් නැවත දියත් කිරීමේ ක්‍රමක්ෂය කිරීම

අලෙවි සැල් නවීකරණය කර ඊට අදාළ ඉදිකිරීම් වලින් පසුව ඒවා නැවත දියත් කිරීමේ කාර්යයන්හි දී ඊට අන්තර්ගත විවිධ වියදම් විෂයාංග කරණකොට ගෙන විශාල ප්‍රමාණයේ මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවී ඇත. තවද සැලකිය යුතු වියදමක් දරා අලුතින් ඉදිකළ අලෙවි සැල් ද ආරම්භ කරනු ලැබ තිබේ. 2013 වසර තුළ අලෙවි සැල් 5 ක් එසේ දියත් කර හැර ඇති අතර ඊට දරන ලද වියදම රු.19,057,882/ ක් වූයේය. මෙම වියදම වසර තුනක කාල පරිච්ඡේදයක් මුළුල්ලේ මූල්‍ය ප්‍රකාශ තුළ ක්‍රමක්ෂය කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. ක්‍රමක්ෂය නොකළ ශේෂ මුදල ආදායම් ප්‍රකාශ තුළ විලම්බිත අයභාර වියදම් ලෙස හඳුනා ගෙන ඇත.

ස්ථානය	පිරිවැය (රු.)	ඉකුත් වසරේ අයකිරීම (රු.)	2/3 වසර සඳහා අයකිරීම (රු.)	විලම්බිත අයහාර වියදම (රු.)
කෞතුකාගාරය	10,423,953	3,474,651	3,474,651	3,474,651
බත්තරමුල්ල	6,795,454	2,265,151	2,265,151	2,265,151
ගාල්ල	1,241,170	413,723	413,723	413,724
පේරාදෙණිය	297,305	99,102	99,102	99,102
වැලිපැන්න	300,000	100,000	100,000	100,000
	19,057,882	6,352,627	6,352,627	6,352,628
පින්තවල (2014 සෘජු අයකිරීම)			130,453 -	
	19,057,882	6,352,627	6,483,080	6,352,628

(2) ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමය මත දරන ලද පිරිවැය

මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමයේ කොටසක් ලෙස සමාලෝචිත වසර තුළ “PED 10” චක්‍රලේඛය යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා සේවක සේවිකාවන් 20 දෙනෙකු සිය මනාපය ප්‍රකාශ කරන ලද අතර ඒ සඳහා රු.10,432,332.25 ක මුදලක් වැයවී ඇත. මෙම පිරිවැය ශේෂ සේවා කාලය තුළ විහිදුවා හැරීම සඳහා වූ ගිණුම් ප්‍රතිපත්තියක් අනුගමනය කෙරිණි. එම මුදල් ප්‍රමාණය ක්‍රමක්ෂය කෙරුණු අතර එහි ශේෂ මුදල පහත දක්වා ඇති පරිදි සමන්විත වේ.

(රු.)

දරන ලද මුළු පිරිවැය	10,432,332.25
අඩු කළා: ඉකුත් වසර තුළ ක්‍රමක්ෂිත මුදල (2013.12.31 දිනට)	<u>3,093,186.68</u>
2014.01.01 දිනට ආරම්භක ශේෂය	<u>7,339,145.37</u>
අඩු කළා : වසර තුළ ක්‍රමක්ෂිත මුදල	<u>1,654,846.00</u>
	<u>5,684,299.37</u>

ඒ අනුව එක් සේවකයෙකු වෙනුවෙන් දරූ පිරිවැය ඔවුන්ගේ ශේෂ සේවා කාලය පුරා සමරූපී පදනමක් මත විහිදුවා හැර ඇත. ක්‍රමක්ෂය නොකළ ශේෂය විලම්බිත අයහාර වියදම් ලෙස පවතී.

7.5 බදුකරණය

ආදායම් බදු වියදම්

වර්ෂයේ ආදායම් බදු වියදම් ප්‍රවර්තන හා විලම්බිත බදු වලින් සමන්විත වේ. කොටස් ආයෝජනය කළ සාප්‍රවම හඳුනා ගනු ලබන විෂයාංගවලට ආදායම් බදු අදාළ වනනාක් දුරට ඒවා ආදායම් ප්‍රකාශය තුළ හඳුනා ගැනේ. එබඳු අවස්ථාවකදී ආදායම් බදු වියදම් හඳුනා ගැනෙනුයේ කොටස් ආයෝජනය තුළය.

7.6 ණය ගැනුම් පිරිවැය

ණය මුදල් ගැනුම් පිරිවැය ඒවා දරනු ලබන වර්ෂයේ වියදමක් ලෙස හඳුනා ගනු ලැබේ.

7.7 සංසන්දනාත්මක තොරතුරු

ප්‍රවර්තන වර්ෂයේ ඉදිරිපත් කිරීම තහවුරු කෙරෙනු පිණිස අවශ්‍ය අවස්ථාවන්හිදී තොරතුරු යළි වර්ගීකරණයට හසුකර ඇත.

7.8 බැඳීම් සහ අවිනිශ්චිතතා

මණ්ඩලයේ පාලනයෙන් පරිබාහිර අතීත සිදුවීම් හේතුවෙන් උද්ගතවන්නාවූ සහ අවිනිශ්චිත අනාගත සිදුවීම් සිදුවීම හෝ සිදු නොවීම මත පමණක් ස්ථිර වන්නා වූ විභවය වත්කම් හා බැඳීම් අවිනිශ්චිතතා වන්නේය.

මණ්ඩලයට එරෙහිව හිටපු සේවකයෙකු තමා නැවත සේවයෙහි පිහිටුවන ලෙස හෝ ඒ වෙනුවෙන් රු.මි. 5 ක වන්දියක් ලබාදෙන ලෙස හෝ ඉල්ලා නඩු පවරා ඇත. කෙසේ වෙතත්, මේ අවස්ථාවේ දී එබඳු ගෙවීමක වගකීම දැරීමට බොහෝවිට සිදුකළ නොහැකි බවට නීති උපදෙස් ලැබී ඇත.

7.9 ශේෂ පත්‍රයේ දිනට පසුව පැන නගින සිදුවීම්

ශේෂ පත්‍ර දිනයෙන් අනතුරුව උද්ගත වන සියලුම සැලකිය යුතු සිදුවීම්, ඒවා අදාළ වන අවස්ථාවේ දී හෙළිදරව් කර ගළපා ඇතැයි යනුවෙන් සලකා ඇත.

7.10 අත්කම් පුහුණු අංශය

2008.12.21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව 2009 සිට ක්‍රියාත්මක වන පරිදි අත්කම් පුහුණු අංශය එහි කටයුතු අවසන් කර ඊට අයත් සියලුම කාර්ය මණ්ඩල ස්ථාන මාරු කර යවා ඊට අයත්ව තිබූ භෞතික වත්කම් සියල්ලම පාහේ ජාතික කර්මාන්ත සභාව වෙත භාරදෙනු ලැබ වසා දමා ඇත.

කෙසේ වුවද, එදිනට ගිණුම් පොත්වල පැවති ශේෂ ඉවත්කර හෝ පවරා දෙනු ලැබ හෝ නොමැති අතර ඒවා මේ දක්වා බේරුම් නොකර පවතී. විධිමත් අනුමැතිය ලබාගන්නා තෙක් සහ වෙනම ව්‍යාපාරයක් ලෙස එලෙස ශේෂව පවත්නා මුදල් ප්‍රමාණ මූල්‍ය ප්‍රකාශවල හෙළිදරව් කරන තෙක්, මහ භාණ්ඩාගාරයේ ද අනුමැතිය ඇතිව ඒවා බේරුම් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග දැන් ගනු ලැබ ඇත. මෙම විෂයාංගවලට අදාළ සංසන්දනාත්මක සංඛ්‍යා ඒ අනුව ගලපා ඇත. කරුණාකර (අත්කම් පුහුණු අංශය) 53 වන පිටුව බලන්න.

අත්කම් පුහුණු අංශය තුළ නිරාකරණය නොවී පවත්නා ශේෂ මහ භාණ්ඩාගාරයේ අනුමැතිය අපේක්ෂාවෙන් වෙන් වෙන් වශයෙන් හෙළිදරව් කර ඇත. මෙම විෂයාංගවලට අදාළ සංඛ්‍යා ඒ අනුව ගලපනු ලැබ තිබේ.

7.11 අපේ ගම

දේශීය හා විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා වූ නව සංකලපයක් ලෙස අපේ ගම බිහිවීය. කුඩා ආදර්ශ ගම්මානයක ජීවන වටපිටාව මෙ මගින් නියෝජනය වෙයි. එහෙයින් ත්‍යාග හා සමරු භාණ්ඩ විකිණීමේ කාර්යයෙන් පරිබාහිර වෙනම ව්‍යාපාර කටයුත්තක් වශයෙන් මෙය හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව එහි මෙහෙයුම් කටයුතු වලින් උත්පාදනය වන ලාභය හඳුනා ගැනීම පිණිස වෙනම ම ගිණුම් ප්‍රකාශ පිළියෙල කරනු ලැබ ඇත.

7.12 ජාඇල කේ - සෝන් ප්‍රදර්ශනාගාරයේ මෙහෙයුම් කටයුතු නවතා දැමීම

මෙම ප්‍රදර්ශනාගාරය ආරම්භයේ සිටම මුහුණ දුන් අලාභය හා දිගින් දිගටම එකතු වෙමින් ඉහළ යන එහි අලාභය කරණකොට ගෙන තවදුරටත් සිදුවන පාඩුව වළක්වා ගැනීමේ අටියෙන් 2014 පෙබරවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි කේ - සෝන් ප්‍රදර්ශනාගාරයේ මෙහෙයුම් කටයුතු නවතා දැමීමට තීරණය කෙරුණි. ප්‍රදර්ශනාගාර ව්‍යුහය වෙනස්කර සැකසීම සඳහා දරන ලද මුදල ක්‍රමක්ෂය නොකළ ශේෂයක් ලෙස රු.මි. 6.7 ක් වශයෙන් ගිණුම් හි ගණනය වේ. මෙම මුදල ගිණුම් පොත්වලින් අයකර ගැනීමට හෝ කපා හැරීමට ඉදිරියේදී පියවර ගනු ලබනවා ඇත.

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය		
මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය		
2014 දෙසැම්බර් මස 31 වන දිනට		
		ශිල්පීය පුහුණුව
		2014
		රු.
වත්කම්		
දේපළ, පිරිසක සහ උපකරණ		46,298,422
ජංගම නොවන වත්කම්		46,298,422
භාණ්ඩ වට්ටෝරු		
වෙළඳ ණය සහ අනෙකුත් ලැබීම්		31,140,299
මුදල් සහ මුදලට සමාන දෑ		31,177
ජංගම වත්කම්		31,171,476
මුළු වත්කම්		77,469,898
ආයෝජන කොටස් හා බැරකම්		
ප්‍රාග්ධන සහ සංචිත		
ප්‍රකාශිත ප්‍රාග්ධනය		
ප්‍රාග්ධන සංචිත		814,419
ප්‍රත්‍යාගණන සංචිත		9,086,454
ලැබී ඇති ප්‍රදාන		55,336,829
ලාභ සහ අලාභ		(17,524,970)
මුළු ප්‍රාග්ධනය සහ සංචිත		47,712,732
විලම්බිත බදු වගකීම්		12,345,384
ජංගම නොවන බැරකම්		12,345,384
ණය හිමියෝ සහ උපචිත		14,475,754
බැංකු අයිරාව		2,936,028
ජංගම බැරකම්		17,411,782
මුළු ආයෝජන කොටස් සහ බැරකම්		77,469,898
මෙම මූල්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වාර්තාකරණය හා අනුකූලවේ.		
.....		
එස්. ආර්. එම්. පෙරේරා මහත්මිය		
ප්‍රධාන මූල්‍ය නිලධාරී		



විගණකාධිපති දෙපාර්තමේන්තුව
கணக்காய்வாளர் தலைமை அபிபதி திணைக்களம்
AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය
எனது இல
My No.

පීසී1/ජ/පස්පළවේ/1/ 2014/03

ඔබේ අංකය
உமது இல.
Your No.

දිනය
திகதி
Date

2016 මාර්තු 18 - දින

සහායක,

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය.

D/HR/IA
FNA/PI
3



ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 14 (2) (සී) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

යටපත් කරන වාර්තාව මේ සමඟ එවා ඇත.

එච්.එම්.ගාමිණී විජේසිංහ

විගණකාධිපති

- පිටපත් :- 1. ලේකම් - කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය
 2. ලේකම් - මුදල් අමාත්‍යාංශය



විගණකාධිපති දෙපාර්තමේන්තුව
கணக்காய்வாளர் தலைமை அபிபதி திணைக்களம்
AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය
எனது இல.
My No.

විසි1/ඒ/පස්පල්ලේබි/1/ 2014/03
உமது இல.
Your No.

දිනය
திகதி
Date

2016 මාර්තු 2 දින

සභාපති,

ශ්‍රී ලංකා භස්ත කර්මාන්ත මණ්ඩලය.

ශ්‍රී ලංකා භස්ත කර්මාන්ත මණ්ඩලයේ 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 14 (2) (සී) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

ශ්‍රී ලංකා භස්ත කර්මාන්ත මණ්ඩලයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13 (1) වගන්තිය සහ 1982 අංක 35 දරන ජාතික ශිල්ප සහ අනුබද්ධිත පනතේ 64 (3) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14 (2) (සී) වගන්තිය ප්‍රකාර මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මුදල් පනතේ 13 (7) (ඒ) වගන්තිය ප්‍රකාර විස්තරාත්මක වාර්තාවක් මණ්ඩලයේ සභාපති වෙත 2015 ඔක්තෝබර් 21 දින නිකුත් කරන ලදී.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 – 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ.



1.4 මතය ව්‍යාචනය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවල ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ, මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශනයේ හා ගිණිකම් වෙනස්වීමේ ප්‍රකාශනයේ සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ වාර්තා ගත වූ හෝ වාර්තාගත නොවූ හෝ විෂයයන් සහ මූලිකාංගවලට අදාළව කටර හෝ ගැලපීම් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේදැයි තීරණය කිරීමට මට නොහැකිය.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය ව්‍යාචනය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු හේතුවෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් සහ උචිත විගණන සාක්ෂි ලබාගැනීමට මට නොහැකි විය. එය හේතු කොටගෙන මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම.

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 07

සමාලෝචිත වර්ෂය තුළ මුදල් ගලායාම සහ ගලාඒම පිළිබිඹු වන පරිදි ප්‍රමිතියට අනුකූලව මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කර නොතිබුණු අතර ඒ සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය විය.

- i. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ක්ෂයවීම් රු.4,613,737 ක් අඩුවෙන් දක්වා තිබීම හා වෙළඳ ණයගිම්යෝ හා අනෙකුත් ගෙවීම්වල වෙනස රු.1,814,130 ක් වැඩියෙන් දක්වා තිබීම.
- ii. මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනිත වූ මුදල් ප්‍රවාහය ගණනය කිරීමේදී බදුවලට පෙර ඉද්ධ ලාභය ගත යුතු වුවත් බදුවලට පසු ඉද්ධ ලාභය පදනම් කර ගෙන මුදල් ප්‍රවාහය ගණනය කර ඇති අතර පොළී වියදම් හා පාරිතෝෂික වෙන් කිරීම් ගලපා නොතිබීම.
- iii. කෙටිගෙන යන වැඩිවලින් මාරු කරන ලද රු. 44,862,328 ක් , ආයෝජන උපලබ්ධි වී ලැබූ මුදල් ලෙස ආයෝජන ක්‍රියාකාරකම් යටතේ දක්වා තිබීම.



(ද) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 10

කුලී පදනමට ලබා ගත් කේසෝන් ප්‍රදර්ශනාගාරය රු.8,353,071 ක වැයකට නැවතීමකට 2013 ජුනි 14 දින විවෘත කළ නමුත්, 2014 මාර්තු මාසය වන විට ව්‍යවස්ථාපිත පරිදි සලකුම් ආදායම් නොලැබීම් නිසා වසා දමා තිබුණි. මෙම ප්‍රදර්ශනාගාරය නවීකරණය සඳහා දරන ලද වියදම් ඉකුත් වර්ෂයේ සහ සමාලෝචිත වර්ෂයේ සියයට 10 බැගින් ක්‍රමක්ෂය කර ඉතිරිය වූ රු.6,682,457ක් ජංගම නොවන වත්කම් ලෙස දක්වා තිබුණි. ප්‍රදර්ශනාගාරය වසා දැමීම නිසා එය ඉදිකිරීම් සඳහා වැය වූ සම්පූර්ණ මුදල පාඩුවක් ලෙස හඳුනාගෙන ගිණුම් ගත කිරීමට කටයුතු කර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 16

කටුබැඳිද පුහුණු වැයසටහන හා කෙසෙල්වත්ත ලුහු ඉංජිනේරු අංශයේ දැනට ප්‍රයෝජනයට ගන්නා වත්කම් විභාල ප්‍රමාණයක් පැවති නමුත් ඒවායේ සාධාරණ අගය පෙන්වුම් කිරීම සඳහා එම වත්කම් වෙන් වෙන්ව හඳුනාගෙන ප්‍රත්‍යාගණනය කිරීමට කටයුතු කර නොතිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 20

ප්‍රාග්ධන ඉදිකිරීම් සඳහා රජයෙන් ලැබුණු ප්‍රතිපාදන වැයකිරීම් සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය විය.

- (i) ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් කෞතුකාගාරයේ ලක්සල ප්‍රදර්ශනාගාරයක් ඉදිකිරීම සඳහා 2012 වර්ෂයේදී ලබාදී තිබුණ රු.100,000,000 ක ප්‍රදානයක් මණ්ඩලයේ ගිණුම් ප්‍රතිපත්ති අනුව වසර 10 කින් ආදායමට කපා හැරීමට තීරණය කර තිබුණි. 2012 වර්ෂය තුළ මෙම ඉදිකිරීම් අවසන් කර නොතිබුණු නමුත් සියයට 10 බැගින් ක්‍රමක්ෂය කර තිබුණි. 2013 වර්ෂයේ මෙම වත්කම ප්‍රාග්ධනික කර තිබුණු අතර මණ්ඩලයේ ගිණුම් ප්‍රතිපත්ති අනුව එය වර්ෂයකට සියයට 5 බැගින් ක්‍රමක්ෂය කර තිබුණි. ඉකුත් වර්ෂවලට අදාළ විගණන වාර්තා මගින් ද මෙම ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 20 ට අනුකූල නොවන බවත් ක්‍රමක්ෂය සහ ක්ෂය එකම ප්‍රතිශතයකට ගැලපිය යුතු බවත් දක්වා තිබුණද සමාලෝචිත වර්ෂයේදීද එය නිවැරදි කිරීමට කටයුතු කර නොතිබුණි. මේ අනුව 2012 වර්ෂයේදී රු.10,000,000 ක් ද, 2013 වර්ෂයේ රු.5,000,000 ක් ද සහ සමාලෝචිත වර්ෂයේ රු.5,000,000 ක් ද වැඩියෙන් වෙනත් ආදායම් ලෙස ආදායමට ගෙන තිබුණු අතර, විලම්භිත ආදායම් (Deferred Income) එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.
- (ii) බන්තරමුල්ල ප්‍රදර්ශනාගාරය ඉදිකිරීම සඳහා 2013 වර්ෂයේදී රජයෙන් ලැබී තිබුණු රු.36,000,000 ක ප්‍රදානයක්ද විලම්භිත ආදායම් (Deferred Income) වශයෙන් දක්වා තිබුණි. එයද ඉහත සඳහන් ප්‍රතිපත්තිය යටතේ ක්‍රමක්ෂය කර තිබුණු අතර එම වත්කම සියයට 5 බැගින් ක්ෂය කර තිබුණි. මේ නිසා ඉකුත් වර්ෂයේ ආදායම රු.1,600,000 ක් සහ සමාලෝචිත වර්ෂයේ ආදායම රු.1,600,000 කින් වැඩියෙන් දක්වා තිබුණි.



2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

වටිනාකම රු. 12,733,484 ක් වූ ණයගැති ශේෂවලින් රු. 8,733,484 ක් සහ රු. 193,975,264 ක් වූ ණයහිමියන්ගෙන් රු. 140,501,848 ක් වසරකට වඩා පැරණි ණය ශේෂ වූ අතර එම ශේෂ නිරවුල් කිරීමට අවශ්‍ය කටයුතු කර නොතිබුණි.

2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන පහත සඳහන් විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවීය.

විෂයය	වටිනාකම	ඉදිරිපත් නොකළ සාක්ෂි
-----	-----	-----
	රු.	
දේපල පිටියක හා උපකරණ	872,740,409	ස්ථාවර වත්කම් ලේඛන, උපලේඛන, සමීක්ෂණ මණ්ඩල වාර්තා හා කොන්ත්‍රාත් ලිපිගොනු
බැංකු ණය	204,426,500	ශේෂ සනාථ කිරීම්
කෙටිගෙන යන වැඩ	45,451,390	කොන්ත්‍රාත් ලිපිගොනු
විවිධ ගෙවීම්	1,441,400	බිල් පත්, කුවිනාන්සි
විවිධ අත්තිකාරම් සහ ණයගැතියෝ	72,503,456	උපලේඛන

2.5 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

විගණනයේදී නිරීක්ෂණය වූ නීති රීති, රෙගුලාසි යනාදියට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති රීති රෙගුලාසි යනාදියට යොමුව	අනුකූල නොවීම
-----	-----
(අ) 1982 අංක 35 දරන ශිල්ප සහ අනුබද්ධිත පනතේ 44 (බී) වගන්තිය	ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන පරමාර්ථය දේශීයව හා විදේශීයව හස්ත කර්මාන්ත භාණ්ඩ විකිණීම හා අලෙවිය ප්‍රවර්ධනය කිරීම වුවත් සමාලෝචිත වර්ෂයේ දී විදේශ රටවලට කිසිදු භාණ්ඩයක් අපනයනය කර නොතිබුණි.



(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

(i) මුදල් රෙගුලාසි 135

(ii) මුදල් රෙගුලාසි 372

මිනුම් ගනුදෙනුවක් නිලධාරීන් දෙදෙනෙකුගේ පරීක්ෂණයට භාජනය වන පරිද්දෙන් නිලධාරීන් අතර කාර්යයන් පවරාදීමක් සිදුකල යුතු වුවත් එසේ කර නොතිබුණි.

අත්තිකාරම් සඳහා දෙන මුදල් නිරතුරුවම ආයතනයේ ප්‍රධානියාගේ අධීක්ෂණයට ලක්විය යුතු අතර එය මාසිකව පරීක්ෂා කල යුතු වුවත් එකතුව රු.6,401,918 ක් වූ අත්තිකාරම් සම්බන්ධයෙන් එසේ කර නොතිබුණි.

(ඇ) රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ

(i) 2003 ජූනි 02 දිනැති අංක පීඊඩී 12 දරන වක්‍රලේඛය

- 5.1.3 ඡේදය

- 6.5.1 ඡේදය

(ii) 2008 ජූලි 28 දිනැති අංක පීඊඩී 50 දරන වක්‍රලේඛය

සංයුක්ත සැලැස්මේ යාවත්කාලීන පිටපත් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව අයවැය ලේඛනය සමඟ රේඛීය අමාත්‍යාංශය, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, මහා භාණ්ඩාගාරය හා විගණකාධිපති වෙත මුදල් වර්ෂය ආරම්භ වීමට අවම වශයෙන් දින 15කට පෙර ඉදිරිපත් කලයුතු වුවත් ඊට අනුකූලව කටයුතු කර නොතිබුණි.

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන සමඟ ප්‍රසිද්ධ කිරීමට යෝජිත වාර්ෂික වාර්තාවේ කෙටුම්පතක් විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.

සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරයාට මාසයකට පෙට්‍රල් ලීටර් 220 ක් හෝ රු.20,000 ක දීමනාවක් ද මණ්ඩලයට අයත් වාහනයක් පාවිච්චි නොකරන්නේ නම් ඊට අමතරව වාහනයට රු.30,000 ක දීමනාවක් හිමි වුවත්, ඊට පටහැනිව අමාත්‍යාංශය විසින් මණ්ඩලයේ සභාපතිවරයාට ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත් රාජකාරි කිරීමට පවරා සුදුසු වාහනයක් සපයා ගැනීම වෙනුවෙන් මාසයකට රු. 150,000 ක් සහ ඉන්ධන දීමනා ලෙස මාසයකට රු.50,000 ක් බැගින් ගෙවීමට අනුමැතිය ලබාදී තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂය තුළදී රු.1,800,000 ක් වැඩිපුර ගෙවා තිබූ අතර ඔහු විසින් මණ්ඩලයේ සංචිත වාහන ද පාවිච්චි කර තිබුණි.

(iii) 2011 සැප්තැම්බර් 15 දිනැති අංක පීඊඩී 58(2) දරන වක්‍රලේඛය

(i) අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් සඳහා සභාගතවීම වෙනුවෙන් ගෙවිය හැකි දීමනාව රු.6,000 ක් වුවත් 2014 වර්ෂය තුළ පවත්වනු ලැබූ අධ්‍යක්ෂ මණ්ඩල



රැස්වීම් සඳහා අධ්‍යක්ෂවරයකුට දීමනා ලෙස රු. 12,500 ක් බැගින් ගෙවීම නිසා රු.520,000 ක් වැඩියෙන් ගෙවා තිබුණි.

(ii) කළමනාකාර අධ්‍යක්ෂවරිය විසින් අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් ලෙස කටයුතු කිරීම වෙනුවෙන් දීමනාවක් ලබා ගැනීමට හිමිකම් නොලබන නමුත් කළමනාකාර අධ්‍යක්ෂවරිය විසින් එක් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් සඳහා රු.10,000 බැගින් රු.90,000ක මුදලක් ලබා ගෙන තිබුණි.

(ඇ) 2012 දෙසැම්බර් 21 දිනැති අංක DMS/G3/60/2 දරන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛයේ 02 ඡේදය

ප්‍රතිව්‍යුහගතකරණය යටතේ අනුමත සියළුම නනතුරු සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ දක්වා ඇති ආදර්ශය අනුව යෝජිත බඳවා ගැනීම් පරිපාටිය සකස් කර ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ ලබා ගත යුතු වුවත්, එය 2015 සැප්තැම්බර් 30 දිනය වන විටත් ලබා ගෙන නොතිබුණි.

(ඉ) 2012 දෙසැම්බර් 21 දිනැති අංක සීඑම්එස්/සී3/60/02 දරන රාජ්‍ය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ ලිපිය හා 2008 ජූලි 28 දිනැති අංක පීඊසී 50 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය

කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් සේවකයන්ට මාසික ප්‍රවාහන දීමනාවක් ගෙවිය හැකි බව දක්වා ඇතත්, අදාළ මුදල අනුමත කරගෙන නොතිබුණි. රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය මගින් නිලධාරීන්ට ඉන්ධන සීමා පනවා ඇති නමුත් එයට පටහැනිව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත සභාපතිවරයා විසින් කොන්ත්‍රාත් සේවකයන්ට මෙන්ම ස්ථිර සේවකයින්ට මාසික ප්‍රවාහන දීමනා අනුමත කර තිබුණි. ඒ අනුව සේවකයන් 51 කට රු.10,000 සිට රු.50,000 දක්වා දීමනා වශයෙන් රු.6,722,250 ක් ගෙවා තිබුණු අතර සමහර නිලධාරීන් සඳහා ආයතනය මගින් ප්‍රවාහන පහසුකම්ද සලසා තිබුණි.



(ඊ) 1998 ජුනි 05 දිනැති අංක පී31/000/6 (දිවනා) වෙළුම

මණ්ඩලයේ සහාපතිවරයා දරන ලද සංග්‍රහ වියදම් පමණක් ප්‍රතිපූරණය කර ගැනීමට හැකි නමුත්, ඊට ප්‍රතිචාරව සහාපති ප්‍රධාන විධායක නිලධාරියාට මාසිකව රු.150,000ක උපරිමයකට යටත්ව සංග්‍රහ වියදම් ගෙවීමට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා දී තිබූ අතර, ඒ අනුව සමාලෝචිත වර්ෂයේදී එකතුව රු.1,800,000 ක් සංග්‍රහ වියදම් ලෙස ගෙවා තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂයේ දී මණ්ඩලයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.7,302,990 ක ශුද්ධ ලාභයක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ රු.13,742,680 ක ශුද්ධ ලාභයක් විය. මේ අනුව, ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේ දී මූල්‍ය ප්‍රතිඵලයේ රු.6,439,690 ක පිරිහීමක් දක්නට ලැබුණි. බෙදාහැරීමේ වියදම් හා මූල්‍ය පිරිවැය වැඩිවීම මෙම පිරිහීමට ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) දළ ලාභය සියයට 64.6 ක්ව තිබියදී මණ්ඩලයේ මෙහෙයුම් කටයුතුවල අකාර්යක්ෂමතාවය නිසා ශුද්ධ ලාභය සියයට 0.8 දක්වා අඩු වී ඇති බව නිරීක්ෂණය විය.
- (ආ) වසර දෙකකට ප්‍රමාණවත් විශාල තොගයක් ඉතිරි තොගවල අන්තර්ගතවී තිබුණ බැවින් ක්ෂණික අනුපාතය යහපත් මට්ටමක නොපැවතුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂය තුළ වියදම් ශීර්ෂයන්හි සියයට 14 සිට සියයට 1055 දක්වා අසාමාන්‍ය වැඩිවීමක් නිරීක්ෂණය විය. මුළු පිරිවැටුම සියයට 26.3 කින් වර්ධනය වන විට ඊට සමාන්තරව පරිපාලන වියදම සියයට 23 කින්ද, බෙදාහැරීම් වියදම් සියයට 46 කින් සහ මූල්‍ය වියදම සියයට 29.7 කින් ද වැඩිවී තිබුණි.
- (ඈ) මණ්ඩලය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ හස්ත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය පුළුල් කිරීම, ඒවායේ තත්ත්වය දියුණු කිරීම හා එම භාණ්ඩ අලෙවිය මඟින් හස්ත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදකයින්ගේ ආදායම වැඩිකිරීම වුවත්, මණ්ඩලය ලැබූ ආදායමින් භාණ්ඩ නිෂ්පාදකයාට ගෙවා ඇත්තේ සියයට 35.4 ක් වූ අතර මෙහෙයුම් වියදම් මුළු ආදායමින් සියයට 65 ක් විය.



4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කළමනාකරණ ආකාරයක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) පිරිවැය රු.174,824,677 ක් වැය කර බන්තරමුල්ල පුද්ගලාගාරය සහ රු.27,054,071 ක් වැය කර “අපේ ගම” ඉදිකර ඇති ඉඩම්වල අයිතිය මණ්ඩලයට පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) සැලසුමකින් තොරව කොටුව ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම සඳහා කටයුතු කර තිබුණු අතර එහි නිල වීදුලි සෝපානය ඇතුළු අභ්‍යන්තර ඉදිකිරීම් ඉවත් කිරීමට පමණක් රු. මිලියන 45.5 ක් වැයකර තිබුණි. 2015 සැප්තැම්බර් 30 දින වන විට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් අළුත්වැඩියා කටයුතු අතර මහ නවකා දැමීම හේතුවෙන් මෙම කාර්යාල පරිශ්‍රය හා පුද්ගලාගාරයෙන් කොටසක් ප්‍රයෝජනයට ගත නොහැකි තත්වයට පත් වී තිබුණි. මෙහි නිල පුද්ගලාගාරය කලින් පැවති ප්‍රමාණයෙන් හතරෙන් එකකට සීමාවී ඇති අතර එහි අලෙවියද ඉකුත් වර්ෂය සමග සසඳන විට රු. මිලියන 85.7 සිට රු. මිලියන 51.6 දක්වා පහත වැටී තිබුණි.

4.2 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

2014 වර්ෂය තුළ දිරිදීමනා වශයෙන් රු. 32,091,600 ක් ගෙවා තිබුණ අතර 2013 වර්ෂයේ රු.31,553,522 ක් ගෙවා තිබුණි. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ 2013 පෙබරවාරි 19 දිනැති අංක සීඑම්එස්/පී3/60/02 දරන ලිපිය අනුව “වෙළඳ ඉලක්ක සැපිරීමේ දිරි දීමනාව” සහ “පැමිණීමේ දිරි දීමනාව” ලෙස දිරිදීමනා අනුමත කර තිබූ අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත නිශ්චය කර ගෙවීම් කළ යුතු බවත් දක්වා තිබුණි. 2014 වර්ෂය සඳහා ගෙවා තිබුණු දිරිදීමනා මුදල කාර්ය මණ්ඩල අතර බෙදී ගොස් තිබුණු ආකාරය පහත දැක්වේ.

සේවක කාණ්ඩය	සේවක සංඛ්‍යාව	ගෙවූ මුදල	දිරිදීමනා ප්‍රතිශතය	ඒක සේවක ඉපයුම් ප්‍රතිශතය
		රු.	%	%
කළමනාකරණ	22	16,098,446	50.2	2.2
මණ්ඩලය				
විකුණුම් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය	176	15,993,154	49.8	0.3
	198	32,091,600	100	



මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (ආ) දිරිදීමනා ක්‍රමය මාසික පිරිවැටුම් පදනම් කර ගනිමින් ගණනය කර තිබුණු අතර, මෙහෙයුම් ලාභය හා ශුද්ධ ලාභය කෙරෙහි අවධානය යොමු කර නොතිබුණි.
- (ඇ) 2014 වර්ෂයේ දිරි දීමනා ලෙස රු.32,091,600 ක් ගෙවා තිබුණ අතර ඉන් රු.16,098,446 ක් හෙවත් සියයට 50.02 ක් කළමනාකරණ මණ්ඩලයේ නිලධාරීන් 22 දෙනෙකුටද අනෙකුත් කාර්ය මණ්ඩල සේවකයින් 176 දෙනෙකු සඳහා සියයට 49.8 ක් ද ගෙවා තිබුණි. මේ අනුව දිරිදීමනා ගෙවීමේදී විශාල විෂමතාවයක් ඇති බව නිරීක්ෂණය විය.
- (ඈ) කළමනාකරණ මණ්ඩලය සඳහා ගෙවූ දිරිදීමනාවලට අදාල ගෙවීම් වටුචරය පමණක් විගණනයට ඉදිරිපත් වූ අතර එක් එක් නිලධාරියාට ගෙවූ මුදල, දීමනාව ගණනය කළ පදනම සහ අනුටැනිය විගණනයට ඉදිරිපත් නොවීය.

4.3 නිෂ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) හස්ත කර්මාන්ත පුහුණු අංශය 2009 වර්ෂයේදී ජාතික ශිල්ප සභාවට පවරන ලද නමුත්, කටුබැඳ්ද වඩු පුහුණු අංශය ශිල්ප සභාවට නොපැවරීම නිසා එකවර සිසුන් 80 ක් පුහුණු කිරීමට පහසුකම් තිබුණු පුහුණු පාසලේ ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ , ඉගැන්වීමේ උපකරණ ද්විත්ව ඇදුන් 40 කින් යුත් තෝවාසිකාගාරය හා ලීබඩු සහ වර්ග අඩි 8000 ක් පමණ වූ බැග් නිෂ්පාදනාගාරය වසර 04 ක සිට නිෂ්ක්‍රීයව පැවතුණි.
- (ආ) පානදුර, කෙසෙල්වත්ත ලුහු ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ දේශන ශාලා සහිත ගොඩනැගිලි, ඉංජිනේරු කාර්මිකයන් 20 දෙනෙකු පුහුණු කටයුතු සඳහා යොදා ගත් ලේන්මැෂින් ඇතුලු වටිනා යන්ත්‍ර වර්ෂ 05 ක කාලයක සිට නිෂ්ක්‍රීයව දිරාපත් වෙමින් තිබුණි.

4.4 ආර්ථික නොවූ ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) කටුබැඳ්ද ගොඩනැගිලි නිෂ්කාර්යව නිබියදී කෙළඹ 10 නොරිස් කැනල් පෙදෙසින් ගොඩනැගිල්ලක් වසර දෙකක් සඳහා කුලියට ගෙන සමාලෝචිත වර්ෂය තුළ රු.2,762,500 ක් කුලී ගෙවා තිබුණු අතර, රු.1,350,443 ක් වැයකර එම ගොඩනැගිල්ල අප්‍රේමිතව කටුබැඳියා කර තිබුණි.
- (ආ) ඉකුත් වර්ෂයට අදාලව කොතුකාගාර පරිශ්‍රය, බන්තරමුල්ල, ශාල්ල, ජේරාදෙණිය හා වැලිපැන්න ප්‍රදර්ශනාගාර ආරම්භ කිරීමේ උත්සවය සඳහා පුනරාවර්තන වියදම් ලෙස රු.19,057,882 ක් වැයකර තිබුණි. එම මුදල ප්‍රදර්ශනාගාරය ආරම්භ කිරීම සඳහා ගොඩනැගිලි නවීකරණයට වැයකල මුදලින් සියයට 6 ක් පමණ වේ.



4.5 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) අනුමත ස්ථිර සේවක සංඛ්‍යාවෙන් 39 ක් පුරප්පාඩු වූ අතර කොන්ත්‍රාත් පදනම මත සේවක සංඛ්‍යාව 45 ක් වැඩිපුර බඳවා ගෙන තිබුණි.
- (ii) මණ්ඩලයේ ප්‍රධාන විධායක තනතුරු දරන පුද්ගලයන් විශ්‍රාම ගැන්වීමෙන් පසු එම තනතුරු සඳහා අළුතින් බඳවා නොගෙන කොන්ත්‍රාත් පදනම මත එම පුද්ගලයන්ට නැවත සේවයට බඳවාගෙන තිබුණි.

4.6 හඳුනා ගන්නා ලද පාඩු

“අපේගම” විදේශීය සහ දේශීය සංචාරකයින් සඳහා පැරණි ගමනේ ස්වරූපය පුද්ගලිකයා කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් හා විවිධ උත්සව සංවිධානය කර සංචාරක ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියාත්මක විය. එහි උත්සව අවස්ථා වෙනුවෙන් නැවුම් සහ සංගීත කණ්ඩායම් ලබා ගැනීමේදී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3.2 වගන්තිය ප්‍රකාරව තරඟකාරී මිල කැඳවීමෙන් තොරව දිගින් දිගටම එකම කණ්ඩායමක් තෝරා ගෙන සමාලෝචිත වර්ෂය තුළදී රු.14,078,000 ක මුදලක් ගෙවා තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය හා සහපාලනය

5.1 සංයුක්ත සැලැස්ම

2014 වර්ෂය සඳහා වූ ක්‍රියාකාරී සැලැස්ම හා කාර්යසාධන ප්‍රගතිය විගණනයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මණ්ඩලය විසින් ඒ ඒ අරමුණු වෙනුවෙන් අත්පත් කරගත් ප්‍රගතිය පරීක්ෂා කළ නොහැකි විය. මණ්ඩලය විසින් පිළියෙල කරන ලද සංයුක්ත සැලැස්මේ අදාළ කාර්යයන් තුළින් ඒ ඒ කාල සීමාවන් තුළදී ඉටුකරගත යුතු ඉලක්කයන් දක්වා නොතිබුණි.

5.2 අභ්‍යන්තර විගණනය

අභ්‍යන්තර විගණන සැලැස්මක් සකස්කර තිබුණ ද, සැලැස්මට අනුව විගණන කටයුතු සිදුකර නොතිබුණි. මණ්ඩලයේ අභ්‍යන්තර පාලන ක්‍රම සාර්ථකව ක්‍රියාත්මක වන බව සොයා බැලීම, ගිණුම්වල සහ වෙනත් වාර්තාවල විශ්වාසනීයත්වය ආරක්ෂා වන පරිදි එදිනෙදා ගනුදෙනුවලට අදාළ වටුචර් ඇතුළු මූල්‍ය ප්‍රකාශන පරීක්ෂා කිරීම කළ යුතු වුවත්, මතභේදයට තුඩු දී තිබූ වැඩ සහ ඉදිකිරීම් කොන්ත්‍රාත් හා විවිධ ගෙවීම් සම්බන්ධයෙන් විගණනයක් අභ්‍යන්තර විගණන අංශයෙන් සිදු වී නොතිබුණි.



5.3 ප්‍රසම්පාදන සැලැස්ම

2003 ජුනි 02 දිනැති අංක පීටීඩී 12 දරන භාණ්ඩාගාර වනුලේඛයේ 05 ඡේදය ප්‍රකාරව මණ්ඩලය විසින් 2014 වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කර නොතිබුණි.

5.4 නොවිසඳී ඇති විගණන ඡේද

(අ) අමාත්‍ය මණ්ඩල අනුමැතියට පවත්වන රාජ්‍ය ආයතන වෙතින් ලක්සලට ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබා ගැනීම

2012 වාර්තාවෙන් පෙන්වාදුන් පරිදි 2006 පෙබරවාරි 01 දිනැති අංක 06/021/231/004 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙන් හා ශ්‍රී ලංකා භස්ත කාර්මාන්ත මණ්ඩලය පිහිටුවන ලද 1982 අංක 35 දරන ජාතික ශිල්ප සභා අනුබද්ධිත පනතින් බලය නොපවරන ලද කාර්යයන් සඳහා ඉකුත් වර්ෂය දක්වා රු.මිලියන 335 ක් වැය කර තිබුණ අතර සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 5.5ක ඉදිකිරීම් කර තිබුණි.

එම කාර්යයන්ගෙන් මතභේදයට තුඩු දෙන අවස්ථා කිහිපයක් පහත දැක්වේ

සේවා ආයතනය	විස්තරය	තත්ත්වය
(i) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව	වැලිකඩ ළමා උද්‍යානයේ සහ නගර සභා පරිශ්‍රය තුළ සුර්ය බල ශක්තියෙන් ක්‍රියා කරන විදුලි ආලෝක පද්ධති 20 ක් සවි කිරීම.	ප්‍රමිතියෙන් කොරව ඉදිකිරීම් නිසා සුර්ය බල ශක්ති කට්ටලය ක්‍රියා විරහිත වී තිබුණි. මේ සම්බන්ධයෙන් කෝට්ටේ නගර සභාව ලක්සලට එරෙහිව පවරා ඇති නඩු තීන්දුව අනුව රු. 4,020,000 ක වන්දි මුදලක් ගෙවිය යුතුව තිබුණි.
(ii) දක්ෂිණ සංවර්ධන අධිකාරිය	ගබද විකාශන පද්ධතිය, වායුසමනය යන්ත්‍ර සවි කිරීම, තේබල් එලීම ආදී විවිධ කාර්යයන්	අදාළ ආයතනය විසින් විවිධ අඩුපාඩු සම්බන්ධව වාර්තා කර ඇත.
(iii) ශ්‍රී ලංකා ඉවන් විදුලි සංස්ථාව	විකාශන කුළුනක් ඉදිකිරීම	මෙම ඉදිකිරීම් අතරමඟ නවතා ඇත. ගිවිසුමට අනුව ලබාගත් මුදලින් රු.4,348,041 ක් ගෙවීමට 2014 ජූලි 10 ඉවන් විදුලි සංස්ථාවේ සභාපති වෙත යවන ලද ලිපියෙන් එකඟ වී තිබුණි.



(iv) අධිකරණ අමාත්‍යාංශය

ජාත්‍යන්තර බේරුම් කිරීමේ
 මධ්‍යස්ථානය නවීකරණය

වන කොළඹ ලේකම් වෙළඳ
 මධ්‍යස්ථානයේ 6 වන මහලේ
 ජාත්‍යන්තර බේරුම් කිරීමේ
 මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා 2013
 වර්ෂයේ ඇස්තමේන්තු වටිනාකම
 රු.107,148,660 කොන්ත්‍රාත්තුවක්
 ලබා ගෙන ටෙන්ඩර් කැඳවීමකින්
 තොරව මණ්ඩලය වෙතත් පුද්ගලික
 සමාගමක් වෙත පවරා තිබුණි. අදාළ
 අමාත්‍යාංශයේ විගණන විමසුමකට
 අනුව මෙම කොන්ත්‍රාත්තුව සඳහා
 රු. 66,839,734 ක් ගෙවා ඇති අතර
 ඉන් සහතික නොකළ වැඩ සඳහා
 රු.22,874,689 ක් හා වැඩිපුර
 රු.5,703,000 ක මුදලක් ගෙවා ඇති
 බව නිරීක්ෂණය කර තිබුණි.

(ආ) ලක්සල තුළ ඉංජිනේරු ඒකකයක් පිහිටුවීම හා අභ්‍යන්තර හා බාහිර කොන්ත්‍රාත් මණ්ඩලයේ
 ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන්ට පැවරීම.

ඉහත 5.5 (අ) ඡේදයේ දැක්වෙන අමාත්‍ය මණ්ඩල සංදේශය පදනම් කරගෙන ලක්සල පාලන අධිකාරිය
 විසින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අංක 2009/44 හා 2010/01 දරන අධ්‍යක්ෂ මණ්ඩල
 තීරණය ප්‍රකාර 2009 ඔක්තෝබර් මාසයේ දී ලක්සල විසින් ඉංජිනේරු ඒකකයක් පිහිටුවා තිබුණි. ඒ
 අනුව මෙම ඒකකයේ කාර්යභාරය “ ඕනෑම ආකාරයක ඉංජිනේරු ව්‍යාපෘති කරගෙන යාම ” ලෙස දක්වා
 තිබුණු අතර, ලක්සලට ආධාරයක් වශයෙන් පිහිටුවන ලද ලාභ මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන
 යාමට අනුමත කර තිබුණි. කෙසේ නමුත් මෙම ඒකකයේ කටයුතු 2011 අප්‍රේල් මස සිට අත්හිටුවා තිබුණි.

2011 ජූනි 17 දිනැති අංක 2011/29 දරන අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව මගින් අත්හිටුවන ලද ඉංජිනේරු
 ඒකකය ප්‍රතිසංවිධානය කළ යුතු බව තීරණය කර ඉහත කී අමාත්‍ය මණ්ඩල තීරණය පදනම් කර ගනිමින්
 රාජ්‍ය ආයතනවල ඉදිකිරීම්, අභ්‍යන්තර ඉදිකිරීම්, වඩුවැඩ, ලුහු ඉංජිනේරු කටයුතු, සැපයුම් හා සේවා
 සිදුකිරීම සඳහා නව ඒකකයක් ලෙස පිහිටුවීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබුණි. ඒ අනුව
 මණ්ඩලය විසින් ලියාපදිංචි කරන ලද කොන්ත්‍රාත්කරුවන් 04 දෙනෙකුට සියළුම කොන්ත්‍රාත්
 ලබාදීමටත්, ගොඩනැගිලි නඩත්තු කටයුතු සඳහා රු. මිලියන 2.5 ට අඩු කොන්ත්‍රාත් එතෙක් ලක්සල
 ඉංජිනේරු ඒකකයක් ලෙස තිබී පසුව පෞද්ගලික ආයතනයක් ලෙස ස්ථාපිත කරන ලද ඉදිකිරීම්
 ආයතනයකට ලබා දීමටත්, බාහිර කොන්ත්‍රාත්වලින් ඔවුන් ලබන ආදායමින් සියයට 2 - 8 අතර ලාභ



ප්‍රතිශතයක් මණ්ඩලයට ආදායමක් ලෙස ලබා ගැනීමටත්, මණ්ඩලය වෙනුවෙන් සේවාදායක ආයතනය සමඟ සියළුම ගිවිසුම්වලට එළඹීමේ බලය ලක්සල සභාපති, අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් හෝ අධ්‍යක්ෂ (මුදල්) වෙත පවරා දීමටත් කටයුතු කර තිබුණි.

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) සියළුම කොන්ත්‍රාත් වැඩ ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල) ඉංජිනේරු ඒකකය මගින් සිදුකරනු ලබන බවට ගිවිසුම්ගත වුවද, ලක්සල සතුව එවැනි ඒකකයක් හෝ එවැනි ඒකකයකට අවශ්‍ය සුදුසුකම්ලත් මානව හෝ භෞතික සම්පත් නොතිබුණි.
- (ii) කොන්ත්‍රාත්කරුවන් 04 දෙනා ලියාපදිංචි කිරීමේ දී පිළිගත් ක්‍රමවේදයන් අනුගමනය කර නොතිබුණු අතර, මෙම ආයතන ඉදිකිරීම් සංවර්ධන පරිපාලන ආයතනයේ (ICTAD) ගි ලියාපදිංචි වූ ආයතන නොවීය.
- (iii) සියළුම කොන්ත්‍රාත් ලක්සල ආයතනය නමින් සිදුකරනු ලැබූ ද, ඒ සම්බන්ධ වූ ගිණුම් ලක්සල මූල්‍ය ප්‍රකාශන වලින් හෙළිදරවු කර නොතිබුණි.

(ඇ) අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 08/2322/349/015 හා 2008 දෙසැම්බර් 08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වූ ශිල්පීය පුහුණු අංශය ජාතික ශිල්ප සභාවට පැවරීමට තීරණය කර තිබුණද, 2014 වර්ෂය අවසාන වන විටත් එම කටයුතු අවසන් කර නොතිබුණි. ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ග්‍රාමීය කර්මාන්ත හා ස්වයං රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම්ගේ අංක 3/4/2/46 හා 2009 අප්‍රේල් 06 දිනැති ලිපියෙන් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය යටතේ පැවති ශිල්පීය පුහුණු අංශයට අයත් සේවකයන් 189 ක් 2009 මැයි 01 දින සිට ජාතික ශිල්පීය පුහුණු ආයතනයට අනුයුක්ත කර තිබූ අතර එම පුහුණු අංශය යටතේ වූ පුහුණු මධ්‍යස්ථාන 132 ක් ශිල්ප සභාවට පැවරීමට කටයුතු කර තිබුණි. ඉන් ගොඩනැගිලි 70 ක් මණ්ඩලය සතු ගොඩනැගිලි විය. ඒ අනුව එම ගොඩනැගිලිවල පැවති උපකරණ හා යන්ත්‍ර සුත්‍ර මෙවලම් ආයුධ ආදිය සහ වාහන 03 ක් ජාතික ශිල්ප සභාවට පවරා නිලධාරීන්ට භාර දී තිබුණ ද අදාල වත්කම්හි වටිනාකම සඳහන් කර විධිමත් පරිදි පැවරීමක් 2015 අගෝස්තු 31 දක්වා සිදුකර නොතිබුණි.

(ඈ) 2010 සහ 2011 වර්ෂවලට අදාලව මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශනවලින් ඉහත (ඇ) තත්ත්වය අනාවරණය කර නොතිබුණු අතර, 2012 වර්ෂය සඳහා ඉදිරිපත් කළ මූල්‍ය ප්‍රකාශනවල ශිල්පීය පුහුණු අංශය යටතේ 2009 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබූ ශේෂයන් එපරිදිම 2012 දෙසැම්බර් 31 දිනට පැවති ශේෂ ලෙස ඇතුළත් කර ඉදිරිපත් කර තිබුණි. 2013 වර්ෂයේ සිට මෙම වත්කම් හා වගකීම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් ඉවත් කර සටහනක් වශයෙන් දක්වා තිබුණු අතර එය නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.



5.5 අයවැය ලේඛනමය පාලනය

2014 වර්ෂයේ දී අයවැය ලේඛනය අනුව ඉලක්ක ගත විකුණුම් රු. මිලියන 910 ක් වුවත් තපා විකුණුම් රු. මිලියන 823 ක් විය. අයවැයගත සහ තපා ආදායම් හා වියදම් අතර සියයට 20 සිට සියයට 94 දක්වා පරාසයක විචලනයන් නිරීක්ෂණය වූයෙන්, අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කර ගෙන නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර සභාපතිවරයා වෙත දන්වා යවන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

- (අ) ගිණුම්කරණය
- (ආ) කොන්ත්‍රාත් පාලනය
- (ඇ) ණයතුනියන් පාලනය
- (ඈ) ස්ථාවර වත්කම් පාලනය
- (ඉ) අත්තිකාරම් පාලනය
- (ඊ) සේවක පටිපාලනය
- (උ) තොග පාලනය


එච්.එම්. ගාමිණී විජේසිංහ

විගණකාධිපති